

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,867 — FRIDAY, AUGUST 1, 1902.

PART I.—General: Minutes, Proclamations, Appointments,  
and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
<b>Land Sales :—</b>		<b>Land Acquisition Notices</b> ...	2348
Western Province ...	2307	Land Resumption Notices ...	—
Central Province ...	2327	Notices under Ordinance No. 1 of 1897 ...	<i>Suppl. &amp;</i> 2355
Northern Province ...	—	Abstracts of Season Reports ...	—
Southern Province ...	2330	Notices under "The Forest Ordinance" ...	—
Eastern Province ...	2335	Sales of Arrack, Opium, and Toll Rents ...	2352
North-Western Province ...	2337	<b>Miscellaneous Provincial and District Notices:—</b>	
North-Central Province ...	—	Sales of Salt and Timber ...	—
Province of Uva ...	2341	Notifications of Close Season, Infected Areas, &c. ...	—
Province of Sabaragamuwa ...	2342	Specifications under "The Irrigation Ordinance" ...	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,400, w. p.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1902.

ON Tuesday, September 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
	Preliminary plan 10,979. Situation—Palle pattu of Hewagam korale. Village—Kalagoda.				
10237	Etaheraliyagahalanda	Crown	A few del trees	1 3 15	20
10238	Do.	do.	Reservation for a road	0 0 14	—
10239	Dolalanda	do.	A few del and other trees	2 2 21	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,400, W. P.

වර්ෂ 1902 ජූලි මස 19 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස්උත්තාන්සේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි සැප්තැම්බර් මස 2 වෙනි දිනවූ අගනරුවාද දවල් 12ට කොළඹ කවරේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නිවැසිකර දෙයට යෙදෙනවා ඇත.

සිතියම 10,979. පිහිටීම හේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ගම—කලුගොඩ. අක්කර මහත. ගස මිල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත්තා.	අන්දම.	අ. රු. ප.	රු.
10237	ඇවිතෙරලියගහලත්ද	ආණ්ඩුව	දෙල්ගස් සවිල්ගස්	1	3 15 20
10238	එම	එම	පාරකඩ ඉතුරුකර තිබෙන ඉඩම	0	0 14 —
10239	දෙලලත්ද	එම	දෙල් සහ තවත් ගස් සවිල්පත්ත	2	2 21 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනර්උත්තාන්සේගෙන්ද, විනිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ අඥවලලය,  
ආර්. ඩබ්ල්. අයිවර්ස්,  
වැඩබලන මහසෙක්‍රයාරිස් මහත.

No. 1,401, W. P.

Colonial Secretary's office,  
Colombo, July 19, 1902.

ON Tuesday, September 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at his office in Colombo, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,891. Situation—Udugaha pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
6714	Kosgama	Karatulalanda	Samuel Green Lee	3 2 27	80

Further information respecting this laud may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. IVERS,  
Acting Colonial Secretary.

No. 1,401, W. P.

වර්ෂ 1902 ජූලි මස 19 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස්උත්තාන්සේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි සැප්තැම්බර් මස 2 වෙනි දිනවූ අගනරුවාද දවල් 12ට කොළඹ කවරේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නිවැසිකර දෙයට යෙදෙනවා ඇත.

සිතියම 9,891. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත්තා.	අ. රු. ප.	රු.
6714	කොස්ගම	කරතුලලත්ද	සැවුමෙල් ලියලී මහතා	3	2 27 80

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනර්උත්තාන්සේගෙන්ද, විනිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ අඥවලලය,  
ආර්. ඩබ්ල්. අයිවර්ස්,  
වැඩබලන මහසෙක්‍රයාරිස් මහත.

No. 1,402, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1902.

ON Tuesday, September 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,839. Situation—Udugaha pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
N 148	Mabula	Illukpotedeniya	Iddamalgodage Hendappu	1 1 23	20
O 148	Do.	do.	Iddamalgodage Tegis and others	2 2 21	20
V 232	Kahahena	Preliminary plan 5,196. Situation—Udugaha pattu of Hewagam korale. Gorakagahawatta	Iddamalgodage Lewis Appu	1 2 7	20
R 190	Welikanna	Preliminary plan 5,041. Situation—Udugaha pattu of Hewagam korale. Kahatagahawatta	Rupasinachchige Rapiel Appu	0 1 33	20

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
T 627	Padukka	Preliminary plan 9,367. Kekunagahawatta	Situation—Meda pattu of Hewagam korale. Kotalawalagamage Heratsingho and others	1 0 32	20
T 627	Do.	do.	do.	1 1 27	20
9307	Mabula	Preliminary plan 10,724. Illukpottewatta	Situation—Udugaha pattu of Hewagam korale. Iddamalgodage Juanis Appu	1 3 34	20
J 623	Welikana	Preliminary plan 9,808. Galpotelandawatta	Situation—Udugaha pattu of Hewagam korale. Jalatge Kavistinu	0 1 13	20
W 622	Arukwatta	Preliminary plan 9,803. Kahatagahawatta	Situation—Meda pattu of Hewagam korale. Habarakadage Amaris	0 2 13	30
X 622	Do.	do.	do.	0 2 20	30
A 623	Do.	Udakumburalandawatta	Kuruppuge Welun Appu	1 0 5	30
B 623	Do.	Kahatagahawatta	Singapulige Mohotti and another	1 0 39	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,402, W. P.

එම 1902 නවු ජූලි මස 19 වෙනි දින සොයුම් මහලොකුකාරිස්ථලාන්තාන්සේගේ කන්තෝරුවේදී.

කන්තෝරුවේ දිගමේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තලාන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට එම 1902 නවු සැප්තැම්බර් මස 2 වෙනි දිනට අහසරුවාද දවල් 12ට සොයුම් කම් මේසේදී වෙන්දේසිකර විකුණනට නොහොත් තීන්දුකර දෙනට ගෙදෙනවා දැන.

සිතියම 4,839. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.

නං.	ගම.	ඉඩමේ නම.	නොගෙවී අගයේ නම.	මහල. අ. රු. ප.	අක්කර ගණ මිල.
N 148	මාඩුලු එම	ඉළක්පොතේ 3දහිත එම	ඉද්දමල් ගොඩගේ හෙත්දස්ස.	1 1 23	20
O 148			ඉද්දමල් ගොඩගේ හේගිස් සහ තවත්	2 2 21	20
V 232	කකහේන	ගොරකහකවත්ත	ඉද්දමල් ගොඩගේ එවිස්අරපු.	1 2 7	20
B 190	වැලිකන්න	කකටගහවත්ත	රූපසිංහආචාර්යගේ රවිගෙල්අරපු	0 1 33	
T 627	පාදුක්ක	සිතියම 9,867. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව. කැකුනගහවත්ත	කොනලාවලගේ හෙරත්සිංහෝ සහ තවත්	1 0 32	20
U 627	එම.	එම	එම	1 1 27	20
9307	මාඩුලු	සිතියම 10,724. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ඉළක්පොතේ වත්ත	ඉද්දමල් ගොඩගේ පුච්චිස්අරපු	1 3 34	20
J 623	වැලිකන්න	සිතියම 9,808.	පලාන්ගේ කවිස්සිඤා	0 1 13	20
W 622	අරුක්වත්ත	ගල්පොනලත්තේදවත්ත	හබරකඩගේ අමාරිස්	0 2 13	30
X 622	එම	සිතියම 9,803. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව. කකටගහවත්ත	එම	0 2 20	30
A 623	එම	උඩකුඹුරලත්දේවත්ත	කුරුප්පුගේ වෙච්චන්අරපු	1 0 5	30
B 623	එම	කකටගහවත්ත	සිංගප්පුලිගේ මොහොච්චි සහ තවත්	1 0 39	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමිසර් පනරල්ලාන්තාන්සේගෙන්ද, විකිනීමේ සොන්දේසි ගැණ බස්නාහිර දිගමේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තලාන්තාන්සේගෙන්ද දැනගන්ට පුළුවන.

ගරුභර උතුමානන්වකන්සේගේ ආඥාවලට,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩිබලන, මහලොකුකාරිස්ථලය.

No. 1,403, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1902.

ON Saturday, September 6, 1902, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up to settlement, at the Mahara Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and fifty-four allotments of land situated in the Kirillawala village of the Adikari pattu of the Siyane korale west.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A R. P.	Fees for Certificate of Quiet Possession. Rs. c.
C 587	Kinagahakumbura	Mayadunnage Nonahamy and others	Paddy field	3 1 4	11 0
D 587	Do.	Kahandawa-arachchige Issan Appu and others	do.	1 0 13	6 0
E 587	Hikgahakumbura	Kahandawa-arachchige Jalis Appu and others	do.	1 1 0	6 0
F 587	Do.	Kahandawa-arachchige Cornelis Appu and others	do.	2 1 33	8 50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for Certificate of Quiet Possession.	
					Rs.	c.
G 587	Hikgahakumbura	Kahandawa-arachchige Nonahami and others	Paddy field	0 3 27	3	50
H 587	Do.	Kahandawa-arachchige Siman Appu and others	do.	0 3 10	3	50
I 587	Millagahakumbura	Kahandawa-arachchige Don Siman and others	do.	1 1 14	6	0
J 587	Alubogahakumbura	Kahandawa-archchige Don Domingu	do.	1 3 21	6	0
K 587	Kitulgahakumbura	Kahandawa-arachchige Issan Appu, Kahandawa-arachchige Don Siman, and others	do.	4 2 17	25	50
R 587	Gonagahawatta	Munatantrige Carolis and others	Old garden	3 0 7	11	0
S 587	Do.	Arumaperuma-arachchige Don Pieris and others	do.	4 0 22	13	50
T 587	Delgahawatta	do.	do.	6 1 10	20	50
Z 587	Dawatagahakumbura	Ranawakalianage Don Juanis and others	Paddy field	2 2 21	8	50
C 588	Delgahawatta	Dikirikege Dona Isedillahami and her children	Old garden	5 2 3	18	0
D 588	Do.	do.	do.	0 1 30	3	50
E 588	Do.	Ranaweerage Bachchohami and others	do.	1 3 7	6	0
F 588	Gorakagahawatta	Ranawakaliyanage Siman Perera and others	Old garden	5 0 27	18	0
G 588	Delgahawatta	Ranawakaliyanage Andris Appu and others	do.	0 3 20	3	50
I 588	Halgahawatta	Hapuarachchige Don Harmanis and others	Old garden	3 1 6	11	0
P 588	Munamalgahakattiyekumbura	Nawalage Salman Kurey	Paddy field	3 0 9	11	0
Q 588	Eriyagahakumbura	Sudasinage Don Louis and others	do.	0 3 0	3	50
T 588	Galpotttekumbura	Dikirikege Dona Isbelahamy and her children	do.	1 2 4	6	0
V 588	Dawatagahakumbura	Nawalage Salman Kurey and others	do.	3 1 9	11	0
X 588	Horagahakumbura	Wanniarachchige Don Andris	do.	1 0 5	6	0
Z 588	Hikgahawatta	Wanniarachchige Don Andris and others	Old garden	2 0 18	8	50
C 589	Do.	Angodalianage Sinno Appu and others	do.	1 2 10	6	0
D 589	Do.	Ranawakaliyanage Andris Appu and others	do.	0 1 21	3	50
E 589	Do.	Wanniarachchige Andris Appu and others	do.	0 2 11	3	50
F 589	Do.	Nawalage Salman Kurey and others	do.	5 2 9	18	0
G 589	Do.	Angodaliyanage Sinna Appu and others	do.	2 3 10	8	50
H 589	Do.	Ittapanige Janis Appu and others	do.	0 2 20	3	50
I 589	Do.	Jayasinghearachchige Pieris Perera and others	do.	0 0 34	3	50
J 589	Do.	Ranawakaliyanage Andris Perera and others	do.	1 1 18	6	0
K 589	Do.	Makewitage Dadris Perera and others	do.	2 0 20	8	50
L 589	Do.	Jayasinha-arachchige Janis Perera and others	do.	2 1 5	8	50
T 589	Dawatagahapillewa	Nawalage Salman Kurey and others	do.	0 3 17	3	50
U 589	Do.	Jayasinha-arachchige Pieris Perera and others	do.	0 1 18	3	50
V 589	Millagahawatta	Dikirikege Dona Isabelahamy and others	do.	2 2 0	8	50
W 589	Millagahakumbura	do.	Paddy field	1 2 23	6	0
X 589	Do.	Jayasinha-arachchige Pieris Perera	do.	0 3 1	3	50
Y 589	Galakumbura	Arumaperuma-arachchige Don Pieris	do.	0 1 20	3	50
A 590	Delgahawatta	Munasinghege Lusihamy and others	Old garden	0 2 27	3	50
B 590	Millagahawatta	Dikirikege Dona Isabellahamy and others	do.	11 3 5	36	50
C 590	Do.	do.	do.	9 2 8	28	0
F 590	Horagahadeniya	Paliwewadana-arachchige Migel Perera and others	do.	1 1 0	6	0
G 590	Gorakagahakumbura	Handuwalahakuruge Migel Fernando and others	Paddy field	0 2 32	3	50
H 590	Gorakagahawatta	Hingurangalaneketige Adachchia and others	Old garden	1 2 10	6	0
J 590	Dawatagahakumbura	Dikirikege Dona Isabellahami and others	Paddy field	1 1 14	6	0
K 590	Do.	Handuwalahakuruge Balaya and others	do.	0 2 26	3	50
N 590	Do.	Baronchi Perera, Police Vidane, and others	do.	0 0 18	3	50
O 590	Millagahakumbura	Madana-arachchige Don Migel Appuhamy	do.	1 2 12	6	0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Fees for Certificate of Quiet Possession. Rs. c.
				A.	R.	P.	
P 590	Delgahawatta	Sanagoda-appuhamilage Don Paulis Cornelis and others	Old garden	3	0	16	11 0
Q 590	Do.	do.	do.	7	2	15	23 0
R 590	Millagahawatta	Madana-arachchige Maglis Appu and others	do.	2	2	23	8 50
T 590	Godaparagahawatta	Madana-arachchige Poloris Appu and others	do.	1	2	2	6 0
U 590	Gorakagahakumbura	Arumaperuma-arachchige Don Pieris and others	Paddy field	1	3	29	6 0
V 590	Do.	Munasinha-achchige David Appu and others	do.	1	2	38	6 0
W 590	Galakumbura	Arumaperuma-achchige Don Pieris Appu and others	do.	1	1	8	6 0
X 590	Do.	do.	do.	0	2	24	3 50
Y 590	Do.	Munasinha-arachchige David Appu and others	do.	1	0	17	6 0
B 591	Millagahawatta	Arumaperuma-arachchige Batchohamy and her children	Old garden	9	0	22	28 0
C 591	Do.	Arumaperuma-archchige Batchohamy and others	do.	5	1	10	18 0
D 591	Do.	Ranawakalianagey Kirihamy and others	do.	4	0	28	13 50
H 591	Meidigahawatta	Munasinha-arachchige Janis Appu, Munasinha-arachchige Sanchihamy, and others	do.	1	2	22	6 0
K 591	Eriyagahakumbura	Madana-arachchige Don Louis Appuhamy, Don Carolis Perera, Notary, Dona Isabella, and others	Paddy field	2	1	20	8 50
L 591	Do.	Rupasinha-arachchige Carolis Perera, Don Daniel, Vidane Arachchi, and others	do.	2	1	12	8 50
M 591	Millagahawatta	Ranawakalianage Hendrick Appu and others	Old garden	2	2	0	8 50
N 591	Eriyagahakumbura	Madana-arachchige Don Abraham and others	Paddy field	5	2	4	18 0
O 591	Batadombagahakumbura	Rupasinha-arachchige Louis Perera and others	do.	2	2	38	8 50
P 591	Madugahakumbura	Kahandawearachchige Don Jeelis and others	do.	1	0	27	6 0
Q 591	Do.	Munasinha-arachchige Don Juanis Appuhamy	do.	1	0	33	6 0
R 591	Do.	Rupesinhapinawela Appuhamillage Carolis Appuhamy	do.	2	2	25	8 50
B 592	Millagahawatta	Kandanearachchige Don Isan Appu and others	Old garden	1	3	21	6 0
C 592	Do.	Kahandawearachchige Don Carolis Vidane and others	do.	2	0	13	8 50
D 592	Higgahakumbura	Kahandawearachchige Don Isaac and others	Paddy field	0	2	33	3 50
E 592	Do.	Kahandawearachchige Jalis Appu and others	do.	1	3	24	6 0
F 592	Millagahakumbura	Kandanearachchige Magilis Appu and others	do.	1	0	31	6 0
G 592	Do.	Palawelakeparupasabandarage Don Siman Appuhamy and others	do.	1	0	32	6 0
H 592	Millagahakumbura	Kahandawearachchige Don Cornelis, Kahandawearachchige Carolis, and others	Paddy field	2	0	0	6 0
L 592	Do.	Kahandawearachchige Issan Appu and others	do.	1	0	0	3 50
M 592	Dangabakumbura and Gorakagahakumbura	Kahandawearachchige Don Cornelis, Kahandawearachchige Carolis & others	do.	4	2	31	13 50
N 592	Millagahakumbura	Kahandawearachchige Siman Appu and others	do.	1	0	36	6 0
O 592	Gorakagahakumbura	Madana-arachchige Magilis Appu and Madana-arachchige Don Sardiel	do.	2	0	13	8 50
P 592	Eriyagahakumbura	Kahandawearachchige Don Bastian and Kahandawearachchige Don Siman	Paddy field	2	1	18	8 50
R 592	Do.	Munasinha-achchige Janis Appu and others	do.	1	2	0	6 0
S 592	Do.	Munasinha-achchige Babichihamy and others	do.	0	2	14	3 50
T 592	Do.	Munasinha-achchige Thepanis Appu and others	do.	0	3	20	3 50
W 592	Do.	Madana-arachchige Poloris Appu and others	do.	1	3	32	6 0
X 592	Imbulgahawatta	Munasinha-achchige Andris Appu and others	Old garden	1	1	0	6 0

Lot.	Name of Land	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for
					Certificate of Quiet Possession. Rs. c.
U 591	Horagahawatta	Pallawalakapurupassabandarige Don Hendrick Appu and others	Old garden	2 0 20	8 50
Z 592	Imbulgahawatta	Munasinha-achchige Johanis Appu and others	do.	2 0 17	8 50
A 593	Kongahawatta	Sameraconachchige Siman Perera and others	do.	1 0 0	3 50
B 593	Do.	Rajapassapatirige Sanchihamy and others	do.	8 0 20	25 50
D 593	Madugahawatta	Samarakonachchige Siman Perera and others	do.	4 3 26	13 50
I 593	Imbulgahawatta	Munasinha-achchige Janis Appu and others	do.	2 1 10	8 50
J 593	Do.	Munasinha-achchige Banchihamy and others	do.	2 2 32	8 50
K 593	Galakumbura	Munasinha-achchige Nonobabahamy and others	Paddy field	1 2 32	6 0
M 593	Delgahakumbura	Rupesinha-arachchige Dona Elena-hamy and others	do.	1 3 22	6 0
O 593	Millagahawatta	Madana-arachchige Magilis Appu and others	Old garden	4 1 0	13 50
P 593	Delgahawatta	Rupasinha-arachchige Augustinho Perera and others	do.	3 1 0	11 0
Q 593	Emberellagahawatta	Madana-arachchige Poloris Appu and others	do.	4 0 0	11 0
S 593	Ketakelagahawatta	Ranewaka-achchige Sanchy Hamy and others	do.	3 1 24	11 0
U 593	Ketakelagahawatta	Ranewaka-achchige Jalis Appu and others	Old garden	2 3 26	8 50
V 593	Gorakagahawatta	Ranewaka-achchige Dotchohamy and others	do.	4 1 9	13 50
W 593	Makulugahawatta and Emberellagahawatta	Ranewaka-achchige Jalis Appu and others	do.	7 0 16	23 0
X 593	Delgahakumbura	do.	Paddy field	4 2 2	13 50
Y 593	Paragahakumbura	Rupesinghearachchige Dona Elena-hamy and others	do.	1 0 10	6 0
A 594	Bogahakumbura	Ranewaka-achchige Dotchihamy and others	do.	0 2 38	3 50
B 594	Do.	Rupesinghearachchige Dona Elena-hamy and others	do.	4 2 24	13 50
C 594	Diakedekumbura	Yapa-appuhamillage Don Pieris Jayasinghe	do.	1 3 4	6 0
D 594	Bogahakumbura	Ranewaka-achchige Sanchihamy and others	do.	1 1 37	6 0
E 594	Alubogahakumbura	Ranewaka-achchige Allis Appu and others	do.	1 1 5	6 0
J 594	Kongahawatta	Weerasinghege Carolis Perera, Notary	Old garden	1 1 33	6 0
L 594	Do.	Pallewellege Nonohamy and others	do.	4 0 31	13 50
M 594	Do.	do.	do.	3 1 9	11 0
N 594	Gonnagahakumbura	Ranawaka-achchige Allis Appu and others	Paddy field	1 1 20	6 0
O 594	Medakumbura	Ranawaka-achchige Sanchihamy and others	do.	1 0 11	6 0
P 594	Dawatagahakumbura	Dampegamage Don Cornelis and others	do.	0 0 36	3 50
Q 594	Kirimetigalekumbura	Mudunkotuwage Tonchy Appu and others	do.	0 2 29	3 50
R 594	Paragahakumbura	Ranewaka-achchige Juanis Appu and others	do.	2 3 15	8 50
S 594	Kosgahawatta	Ranewaka-achchige Allis Appu and others	Old garden	9 3 17	28 0
U 594	Jumbugahawatta	Weerasinghege Carolis Perera, Notary	do.	3 2 9	11 0
W 594	Do.	Madana-arachchige Don Hendrick Appuhamy and others	do.	9 1 4	23 0
X 594	Dawatagahawatta	Ranewaka-achchige Sanchihamy and others	do.	1 1 3	6 0
A 595	Puwakwatta	Ranewaka-achchige Juanis Appu and Ranewaka-achchige Siman Appu	do.	0 1 8	3 50
B 595	Do.	Wickrema-achchige Don Bastian Perera	do.	2 3 12	8 50
C 595	Do.	Rupesinghearachchige Dona Elana-hamy and others	do.	2 0 17	8 50
D 595	Bogahawatta	Weerasinghe Don Suse, Police Vidane, of Kirilawala	do.	1 0 13	6 0
E 595	Do.	Ambegodialianege Samuel Perera	do.	2 0 11	8 50
F 595	Godaparagahawatta	Lianwelege Yasohamy and others	do.	6 0 14	20 50
G 595	Laolugahawatta	Suriarachchige Aronis Silva and others	do.	3 3 0	11 0
H 595	Bogahawatta	Aroomperuma-arachchige Don Pieris and others	do.	0 3 8	3 50
I 595	Do.	do.	do.	1 0 32	6 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for Certificate of Quiet Possession.	
					Rs.	c.
J 595	Bogahawatta	Weerasinghe Carolis Perera, Notary, and others	Old garden	0 2 30	3	50
K 595	Do	Ambegodalianegey Samel Perera	do.	0 0 29	3	50
L 595	Gorakagahakumbura	Arumaperuma-arachchige Don Pieris	Paddy field	0 2 20	3	50
M 595	Do.	Vitanage Gregoris Appu	do.	0 0 13	3	50
N 595	Do.	D. H. Dasanaike, Mudaliyar, of Colombo	do.	0 0 14	3	50
O 595	Do.	Vitanage Gregoris Appu	do.	0 2 15	3	50
R 595	Millagahawatta	Weerasinghe Don Suse, Police Vidane, and others	Old garden	7 2 27	23	0
S 595	Do.	Madana-arachchige Don Maglis Appu	do.	15 3 18	47	50
T 595	Do.	do.	do.	3 0 0	8	50
V 595	Galakumbura	Handewalahakuruge Babaya Fernando	Paddy field	0 2 20	3	50
W 595	Do.	Galabodahakuruge Babincha Fernando and others	do.	0 2 28	3	50
X 595	Do.	Handewalahakuruge Baba Fernando and others	do.	0 1 28	3	50
Y 595	Do.	Manannahakuruge Justina Fernando and others	do.	0 1 19	3	50
Z 595	Do.	Handewalahakuruge Sedoris Fernando and others	do.	1 0 0	3	50
A 596	Dawatagahakumbura	Jayasinghe Arachchige Singho Appu and others	do.	0 1 8	3	50
B 596	Delgahawatta	Handewalahakuruge Babinja Fernando and others	Old garden	2 1 38	8	50
C 596	Do.	Abattahakuruge Baba Fernando and others	do.	0 3 0	3	50
D 596	Do.	Handuwalahakuruge Seda Fernando and others	do.	1 1 26	6	0
F 596	Do.	Handawalahakuruge Miga Fernando and others	do.	0 3 12	3	50
E 593	Madugahawatta	Munasingheachchige Johanis Appu and others	do.	3 1 9	11	0
F 593	Do.	Jayasinghearachchige Magilis Perera and others	do.	2 1 14	8	50

Certificates of quiet possession will be issued for these lands on payment of the fees noted against them. The fees due must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant, one certificate will be issued on application.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,403, W. P.

විසි 1902 ක්වු ජූලි මස 19 වෙනි දින කොළඹ

මහසෙක්කාරාජ්ජලාභකාර්යාලයේ සේවය කෙරෙහි රැඳීදීම.

සේවකයන් සඳහා වෛශ්වික ආර්ථික විද්‍යා මණ්ඩලයේ සේවය කෙරෙහි රැඳීදීම සහතික ලබාදීම සඳහා අදාළ වෛශ්වික ආර්ථික විද්‍යා මණ්ඩලය විසින් 1902 ක්වු ජූලි මස 6 වෙනි දිනට සේවකයන්ගේ දාවල් 11.30ට මහරජයාගේ මිනිස්සුන්ගේ දෙපාර්තමේන්තුවේ දැනට සේවය කළ යුතුය.

සිතියම 2,051. ගම—කිරිප්පොල. පිහිටීම සියලු කොටස් අදාළ වෛශ්වික ආර්ථික විද්‍යා මණ්ඩලයේ සේවය කෙරෙහි රැඳීදීම.

සහතික පත්‍රයකට ගෙවිය යුතු මුදල.

කො.	ඉඩමේ නම.	අයිතියක් නිසා නැතිවී ඇති ඉඩමේ නම.	අන්දම.	මහස. සුදු මුදල.	
				අ. රු. ප.	රු. ශ.
O 587	කිකගහකුඹුර	මසදුන්නගේ කොනාහාමි සහ තවත් කිහිපදෙනාගේ ඉසන්අප්පු සහ තවත්	කුඹුර	3 1 4	11 0
D 587	එම	කිහිපදෙනාගේ ඉසන්අප්පු සහ තවත්	එම	1 0 13	6 0
E 587	කිකගහකුඹුර	එමගේ ජාලිස් අප්පු සහ තවත්	එම	1 1 0	6 0
F 587	එම	එමගේ කොරානේලිස් අප්පු සහ තවත්	එම	2 1 33	8 50
G 587	එම	එමගේ කොරානේලිස් සහ තවත්	එම	0 3 27	3 50
H 587	එම	එමගේ සිමන් අප්පු සහ තවත්	එම	0 3 10	3 50
I 587	මල්ලගහකුඹුර	එමගේ දෙන සිමන් සහ තවත්	එම	1 1 14	6 0
J 587	අළුබොහකුඹුර	එමගේ දෙන සිමන් සහ තවත්	එම	1 3 21	6 0
K 587	කිකුල්ගහකුඹුර	කිහිපදෙනාගේ ඉසන්අප්පු, එමගේ සිමන් සහ තවත්	එම	4 2 17	25 50
R 587	ගොන්නගහකුඹුර	මුනුබුරුගේ කොරාලිස් සහ තවත්	පරණ වගාව	3 0 7	11 0
S 587	එම	අරුමපොලොවකුඹුරේ දෙන පිරිස් සහ තවත්	එම	4 0 22	13 50
T 587	දෙල්ගහකුඹුර	එම	එම	6 1 10	20 50
Z 587	දවටගහකුඹුර	රනවකලියනගේ දෙන ජුලියන් සහ තවත්	කුඹුර	2 2 21	8 50
O 588	දෙල්ගහකුඹුර	දිනිකරගේ දෙනා ඉසන්අප්පු සහ තවත්	පරණ වගාව	5 2 3	18 50
D 588	එම	අරුමපොලොවකුඹුරේ දෙන පිරිස් සහ තවත්	එම	0 1 30	3 50
E 588	එම	රනවකලියනගේ බිච්චොහාමි සහ තවත්	එම	1 3 7	6 0
F 588	ගොන්නගහකුඹුර	රනවකලියනගේ සිමන් ප්‍රේම සහ තවත්	එම	5 0 27	18 0
G 588	දෙල්ගහකුඹුර	එමගේ අන්දමේ අප්පු සහ තවත්	එම	0 3 20	3 50
I 588	කල්ගහකුඹුර	අප්පුකරාමගේ දෙන හරමානිස් සහ තවත්	එම	3 1 6	11 0

කො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත්තය.	අත්දම.	සහතික පත්‍ර	
				මහන. අ. රු. ප.	ප්‍රභූ මුදල. රු. ශ.
P 588	මුනමල්ගහකැවිවිගේ කුඹුර	නාවලයේ සල්මන් කුරේ	කුඹුර	3 0 9	11 0
Q 588	ඉරිගහකුඹුර	සුදසිංහගේ දෙන් එවිස් සහ තවත්	එම	0 3 0	3 50
T 588	ගල්පොත්තේකුඹුර	දිකිරිකැගේ දෙන්නා ඉසබෙලාහාමි සහ ලමසි	එම	1 2 4	6 0
V 588	දව්වගහකුඹුර	නාවලයේ සල්මන් කුරේ සහ තවත්	එම	3 1 9	11 0
X 588	කොරගහකුඹුර	වත්තආරච්චිගේ දෙන් අන්දිරිස්	එම	1 0 5	6 0
Z 588	කිකගහවත්ත	එම සහ තවත්	පරණ වගාව	2 0 18	8 50
C 589	එම	අත්ගොඩලියකගේ සිසිඳුසේනාදිප සහ තවත්	එම	1 2 10	6 0
D 589	එම	රනවකලියකගේ අන්දිරිස්අප්ප සහ තවත්	එම	0 1 21	3 50
E 589	එම	වත්තආරච්චිගේ අන්දිරිස්අප්ප සහ තවත්	එම	0 2 11	3 50
F 589	එම	නාවලයේ සල්මන් කුරේ සහ තවත්	එම	5 2 9	18 0
G 589	එම	අංගොඩලියකගේ සිසිඳුසේනාදිප සහ තවත්	එම	2 3 10	8 50
H 589	එම	ඉත්තසාහිගේ ජාතිස්අප්ප සහ තවත්	එම	0 2 20	3 50
I 589	එම	ජයසිංහආරච්චිගේ පිරිස් ප්‍රෙර සහ තවත්	එම	0 0 34	3 50
J 589	එම	රනවකලියකගේ අන්දිරිස් ප්‍රෙර සහ තවත්	එම	1 1 18	6 0
K 589	එම	මාංකච්චිගේ දේප්පිස් ප්‍රෙර සහ තවත්	එම	2 0 20	8 50
L 589	එම	ජයසිංහආරච්චිගේ ජාතිස් ප්‍රෙර සහ තවත්	එම	2 1 5	8 50
T 589	දව්වගහපිල්ලාව	නාවලයේ සල්මන් කුරේ සහ තවත්	එම	0 3 17	3 50
U 589	එම	ජයසිංහආරච්චිගේ පිරිස් ප්‍රෙර සහ තවත්	එම	0 1 18	3 50
V 589	මිල්ලගහවත්ත	දිකිරිකැගේ දෙන්නා ඉසබෙලාහාමි සහ තවත්	එම	2 2 0	8 50
W 589	මිල්ලගහකුඹුර	එම	කුඹුර	1 2 23	8 0
X 589	එම	ජයසිංහආරච්චිගේ පිරිස් ප්‍රෙර	එම	0 3 1	3 50
Y 589	ගලකුඹුර	අරුමපෙරුමආරච්චිගේ දෙන් පිරිස්	එම	0 1 20	3 50
A 590	දෙල්ගහවත්ත	මුනසිංහගේ එසිහාමි සහ තවත්	පරණ වගාව	0 2 2	3 50
B 590	මිල්ලගහවත්ත	දිකිරිකැගේ දෙන්නා ඉසබෙලාහාමි සහ තවත්	එම	11 3 5	36 50
C 590	එම	එම	එම	9 2 8	28 0
F 590	කොරගහදෙහිස්	පලිපෙත්තආරච්චිගේ මගෙල් ප්‍රෙර සහ තවත්	එම	1 1 0	6 0
G 590	ගොරකගහකුඹුර	හඳුවලපුකුරුගේ මගෙල් ප්‍රකාන්ද සහ තවත්	කුඹුර	0 2 32	3 50
H 590	ගොරකගහවත්ත	සීඝ්‍රන්ගලකැකැගේ අදව්චිභා සහ තවත්	පරණ වගාව	1 2 10	6 0
J 590	දව්වගහකුඹුර	දිකිරිකැගේ දෙන්නා ඉසබෙලාහාමි සහ තවත්	කුඹුර	1 1 14	6 0
K 590	එම	හඳුවලපුකුරුගේ බාලිභා සහ තවත්	එම	0 2 26	3 50
N 590	එම	බාගේත්ති ප්‍රෙර පොලිසිවිදනේ සහ තවත්	එම	0 0 18	3 50
O 590	මිල්ලගහකුඹුර	මදනආරච්චිගේ දෙන් මගෙල්අප්පහාමි	එම	1 2 12	6 0
P 590	දෙල්ගහවත්ත	සනගොඩඅප්පහාමිලාගේ දෙන් පවුලිස් කොර්මන්ලිස් සහ තවත්	පරණ වගාව	3 0 16	11 0
Q 590	එම	එම	එම	7 2 15	23 0
R 590	මිල්ලගහවත්ත	මදනආරච්චිගේ මාගිලිස්අප්ප සහ තවත්	එම	2 2 23	8 50
T 590	ගොඩපොරගහවත්ත	එමගේ පොරලාපිස්අප්ප සහ තවත්	එම	1 2 2	6 0
U 590	ගොරකගහකුඹුර	අරුමපෙරුම ආරච්චිගේ දෙන් පිරිස් සහ තවත්	කුඹුර	1 3 29	6 0
V 590	එම	මුනසිංහආරච්චිගේ දෙන්අප්ප සහ තවත්	එම	1 2 38	6 0
W 590	ගලකුඹුර	අරුමපෙරුමආරච්චිගේ දෙන් පිරිස්අප්ප සහ තවත්	එම	1 1 8	6 0
X 590	එම	එම	එම	0 2 24	3 50
Y 590	එම	මුනසිංහආරච්චිගේ දෙන්අප්ප සහ තවත්	එම	1 0 17	6 0
B 591	මිල්ලගහවත්ත	අරුමපෙරුමආරච්චිගේ බව්වොහාමි සහ ලමසි	පරණ වගාව	9 0 22	28 0
C 591	එම	එමගේ බව්වොහාමි සහ තවත්	එම	5 1 10	18 0
D 591	එම	රනවකලියකගේ කිරිහාමි සහ තවත්	එම	4 0 28	13 50
H 591	මැසිදිගහවත්ත	මුනසිංහආරච්චිගේ ජාතිස්අප්ප, සාන්ති හාමි සහ තවත්	එම	1 2 22	6 0
K 591	ඉරිගහකුඹුර	මදනආරච්චිගේ දෙන් එවිස් අප්පහාමි, දෙන් කබෙලිස් ප්‍රෙර නොකාරිස්, දෙන්නා ඉසබෙලාහාමි සහ තවත්	කුඹුර	2 1 20	8 50
L 591	එම	රූපසිංහආරච්චිගේ කාරොලිස් ප්‍රෙර, දෙන් දනියල් විදනේආරච්චි සහ තවත්	එම	2 1 12	8 50
M 591	මිල්ලගහවත්ත	රනවකලියකගේ කොන්දිරිස්අප්ප සහ තවත්	පරණ වගාව	2 2 0	8 50
N 591	ඉරිගහකුඹුර	මදනආරච්චිගේ දෙන් එවිස්මි සහ තවත්	කුඹුර	5 2 4	18 0
O 591	බව්වොහාමිකුඹුර	රූපසිංහආරච්චිගේ එවිස් ප්‍රෙර සහ තවත්	එම	2 2 38	8 50
P 591	මවුගහකුඹුර	කනාන්දආරච්චිගේ දෙන් ජිලිස් සහ තවත්	එම	1 0 27	6 0
Q 591	එම	මුනසිංහආරච්චිගේ දෙන් ජව්‍යාතිස් අප්ප හාමි	එම	1 0 33	6 0
R 591	එම	රූපසිංහ පින්නවලඅප්පහාමිලාගේ කාරොලිස් අප්පහාමි	එම	2 2 25	8 50
B 592	මිල්ලගහවත්ත	කදුගේආරච්චිගේ දෙන් ඉසන්අප්ප සහ තවත්	පරණ වගාව	1 3 21	6 0
C 592	එම	කනන්දආරච්චිගේ දෙන් කාරොලිස් විදනේ සහ තවත්	එම	2 0 13	8 50
D 592	කිකගහකුඹුර	කනන්දආරච්චිගේ දෙන් අසිසෙක් සහ තවත්	කුඹුර	0 2 33	3 50
E 592	එම	එමගේ ජාලිස්අප්ප සහ තවත්	එම	1 3 24	6 0
F 592	මිල්ලගහකුඹුර	කදුගේආරච්චිගේ මාගිලිස්අප්ප සහ තවත්	එම	1 0 31	6 0
G 592	එම	පලවෙල කැපුරපස්සබ්බරගේ දෙන් සීමන් අප්පහාමි සහ තවත්	එම	1 0 32	6 0
H 592	එම	කනන්දආරච්චිගේ දෙන් කොරගේලිස්, එමගේ කබෙලිස් සහ තවත්	එම	2 0 0	6 0



කො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත්තය.	අන්දම.	සහතිකපත් කට ගෙවීම	
				මහක. රු. රු. ප.	ප්‍රභා දෙප. රු. රු. ප.
L 592	මිලිලගහකුඹුර	එමගේ ඉසන්දප්පු සහ නවත්	කුඹුර	1 0 0	3 50
M 592	දංගකකුඹුර සහ ගො	එමගේ දෙන කොරෝලිස්, එමගේ කරෝලිස් සහ නවත්	එම	4 2 31	13 50
N 592	මිලිලගහකුඹුර	එමගේ සිමන්දප්පු සහ නවත්	එම	1 0 36	6 0
O 592	ගොරකහකුඹුර	දෙන ආරම්භයේ ආරම්භයේ දෙන එමගේ දෙන සරපිලේ	එම	2 0 13	8 50
P 592	ඉරියගහකුඹුර	කකන්දමේ ආරම්භයේ දෙන බස්නියන් සහ එමගේ සිමන්	එම	2 7 18	8 50
R 592	එම	මුනසිංහආච්චියේ ජාතිස්දප්පු සහ නවත්	එම	1 2 6	6 0
S 592	එම	එමගේ බස්නියම් සහ නවත්	එම	0 2 14	3 50
T 592	එම	එමගේ ගෙපානිස්දප්පු සහ නවත්	එම	0 3 20	3 50
W 592	එම	මදනආරම්භයේ පොලොරිස්දප්පු සහ නවත්	එම	1 3 32	6 0
X 592	ඉඹුල්ගහවත්ත	මුනසිංහආච්චියේ අන්දිරිස්දප්පු සහ නවත්	පරණ වගාව	1 1 0	6 0
U 591	ගොරකහවත්ත	පල්ලවල කපුරුපස්සබන්ඩාරගේ දෙන ගෙනදිරිස්දප්පු සහ නවත්	එම	2 0 20	8 50
Z 592	ඉඹුල්ගහවත්ත	මුනසිංහආච්චියේ පොලොරිස්දප්පු සහ නවත්	එම	2 6 17	8 50
A 593	කෝස්ගහවත්ත	සමරකෝන්දච්චියේ සිමන් ප්‍රෙර සහ නවත්	එම	1 0 0	3 50
B 593	එම	රත්පස්සපතිරිගේ සානවිහාරි සහ නවත්	එම	8 0 20	25 50
D 593	මඩුගහවත්ත	සමරකෝන්දච්චියේ සිමන් ප්‍රෙර සහ නවත්	එම	4 3 26	13 50
I 593	ඉඹුල්ගහවත්ත	මුනසිංහආච්චියේ ජාතිස්දප්පු සහ නවත්	එම	2 1 10	8 50
J 593	එම	එමගේ බානවිහාරි සහ නවත්	එම	2 2 32	8 50
K 593	ගලකුඹුර	එමගේ කෝනබාබාහාරි සහ නවත්	කුඹුර	1 2 32	6 0
M 593	දෙල්ගහකුඹුර	රූපසිංහආරම්භයේ දෙන එලේකාහාරි සහ නවත්	එම	1 3 22	6 0
O 593	මිලිලගහවත්ත	මදනආරම්භයේ මාගිලිස්දප්පු සහ නවත්	පරණ වගාව	4 1 0	13 50
P 593	දෙල්ගහවත්ත	රූපසිංහආරම්භයේ අඳුනනිනු ප්‍රෙර සහ නවත්	පරණ වගාව	3 1 0	11 0
Q 593	ඇඹුල්ලගහවත්ත	මදනආරම්භයේ පොලොරිස්දප්පු සහ නවත්	එම	4 0 0	11 0
S 593	කැටකැලුගහවත්ත	රනවකආච්චියේ සානවිහාරි සහ නවත්	එම	3 1 24	11 0
U 593	එම	එමගේ ජාලිස්දප්පු සහ නවත්	එම	2 3 26	8 50
V 593	ගොරකහවත්ත	එමගේ දෙන චොලාහාරි සහ නවත්	එම	4 1 9	13 50
W 593	මඩුගහවත්ත සහ ඇඹුල්ලගහවත්ත	එමගේ ජාලිස්දප්පු සහ නවත්	එම	7 0 16	23 0
X 593	දෙල්ගහකුඹුර	එම	කුඹුර	4 2 2	12 50
Y 593	පේරකහකුඹුර	රූපසිංහආරම්භයේ දෙන එලේකාහාරි සහ නවත්	එම	1 0 10	6 0
A 594	බොගහකුඹුර	රනවකආච්චියේ දෙන චොලාහාරි සහ නවත්	එම	0 2 38	3 50
B 594	එම	රූපසිංහආරම්භයේ දෙන එලේකාහාරි සහ නවත්	එම	4 2 24	13 50
C 594	දිගකොඩකුඹුර	ගාපදප්පුහාරිලලාගේ දෙන පිරිස් පස්සිංහ	එම	1 3 4	6 0
D 594	බොගහකුඹුර	රනවකආච්චියේ සානවිහාරි සහ නවත්	එම	1 1 37	6 0
E 594	අච්චොගහකුඹුර	එමගේ අල්ලිස්දප්පු සහ නවත්	එම	1 1 5	6 0
J 594	කෝන්ගහවත්ත	විරසිංහගේ කරෝලිස් ප්‍රෙර කොකාරිස්	පරණ වගාව	1 1 33	6 0
L 594	එම	පල්ලවල කපුරුපස්සබන්ඩාරගේ දෙන එමගේ	එම	4 0 31	13 50
M 594	එම	එම	එම	3 1 9	11 0
N 594	ගොන්ගහකුඹුර	රනවකආච්චියේ අල්ලිස්දප්පු සහ නවත්	කුඹුර	1 1 20	6 0
O 594	මැදකුඹුර	එමගේ සානවිහාරි සහ නවත්	එම	1 0 11	6 0
P 594	දච්චොගහකුඹුර	දම්පගමගේ දෙන කොරෝලිස් සහ නවත්	එම	0 0 36	3 50
Q 594	කිරිමැටිගලකුඹුර	මුදුන්කොටුවගේ කොනවිහාරි සහ නවත්	එම	0 2 29	3 50
R 594	පේරකහකුඹුර	රනවකආච්චියේ ප්‍රවානිස්දප්පු සහ නවත්	එම	2 3 15	8 50
S 594	කොස්ගහවත්ත	එමගේ අල්ලිස්දප්පු සහ නවත්	පරණ වගාව	9 3 17	28 0
U 594	ප්‍රේමගහවත්ත	විරසිංහගේ කරෝලිස් ප්‍රෙර කොකාරිස්	එම	3 2 9	11 0
W 594	එම	මදනආරම්භයේ දෙන ගෙනදිරිස් දප්පුහාරි සහ නවත්	එම	9 1 4	28 0
X 594	දච්චොගහවත්ත	රනවකආච්චියේ සානවිහාරි සහ නවත්	එම	1 1 3	6 0
A 595	පුටුවත්ත	එමගේ ප්‍රවානිස්දප්පු සහ සිමන්දප්පු	එම	0 1 8	3 0
B 595	එම	වික්කුමආච්චියේ දෙන බස්නියන් ප්‍රෙර	එම	2 3 12	8 50
C 595	එම	රූපසිංහආරම්භයේ දෙන එලේකාහාරි සහ නවත්	එම	2 0 17	8 50
D 595	බෝගහවත්ත	විරසිංහ දෙන පුස්ස පොලිස්විදගේ	එම	1 0 13	6 0
E 595	එම	අඹගොඩලියනගේ සමුච්චල් ප්‍රෙර	එම	2 0 11	8 50
F 595	ගොඩපරගහවත්ත	ලියකවලගේ ගසෝනම් සහ නවත්	එම	6 0 14	20 50
G 595	ලාච්චොගහවත්ත	සුරිආරම්භයේ අරෝනිස් සිල්වා සහ නවත්	එම	3 3 0	11 0
H 595	බෝගහවත්ත	අරුමපෙරුමආරම්භයේ දෙන පිරිස් සහ නවත්	එම	0 3 8	3 50
I 595	එම	එම	එම	1 0 32	6 0
J 595	එම	විරසිංහ කරෝලිස් ප්‍රෙර කොකාරිස් සහ නවත්	එම	0 2 30	3 50
K 595	එම	අඹගොඩලියනගේ සාමෙල් ප්‍රෙර	එම	0 0 29	3 50
L 595	ගොරකහකුඹුර	අරුමපෙරුමආරම්භයේ දෙන පිරිස්	කුඹුර	0 2 20	3 50
M 595	එම	විනානගේ ගිරිගෝරිස් දප්පු	එම	0 0 18	3 50
N 595	එම	කි. එච්. දසනායකමදලිකුමා	එම	0 0 14	3 50
O 595	එම	විනානගේ ගිරිගෝරිස්දප්පු	එම	0 2 15	3 50
R 595	මිලිලගහවත්ත	විරසිංහගේ දෙන පුස්ස පොලිස්විදගේ සහ නවත්	පරණ වගාව	7 2 27	23 0
S 595	එම	මදනආරම්භයේ දෙන මාගිලිස්දප්පු	එම	15 3 18	47 50
T 595	එම	එම	එම	3 0 0	8 50
V 595	ගලකුඹුර	කපුලිලකුඹුරගේ බිහාප්පුකන්ද	කුඹුර	0 2 20	3 50
W 595	එම	ගලබොඩකුඹුරගේ බිහන්වා ප්‍රකාන්ද සහ නවත්	එම	0 2 28	3 50

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	සහතිකපත්‍රයකට ගෙවිය යුතු මුදල.	
				මහ. අ. රු. ප.	රු. ග.
X 595	ගලකුඹුර	හන්දවල හකුරුගේ බබා ප්‍රනාන්දු සහ තවත්	කුඹුර	0 1 28	3 50
Y 595	එම	මනනහකුරුගේ ප්‍රසන්නා ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 19	3 50.
Z 595	එම	හන්දවල හකුරුගේ සියොරිස් ප්‍රනාන්දු සහ තවත්	එම	1 0 0	3 50
A 596	දව්වහකුඹුර	ජයසිංහ ආරච්චිගේ සිඤ්ඤෝදර්ශන සහ තවත්	එම	0 1 8	3 50
B 596	දෙල්ගහවත්ත	හන්දවල හකුරුගේ බණින්නා ප්‍රනාන්දු සහ තවත්	එම	2 1 38	8 50
C 596	එම	අබන්හකුරුගේ බබා ප්‍රනාන්දු සහ තවත්	එම	0 3 0	3 50
D 596	එම	හන්දවල හකුරුගේ සේද ප්‍රනාන්දු සහ තවත්	එම	1 1 26	6 0
F 596	එම	එමගේ මහාප්‍රනාන්දු සහ තවත්	එම	0 3 12	3 50
E 593	මඩුගහවත්ත	මුනසිංහඅච්චිගේ පොතානිස්අප්ප සහ තවත්	එම	3 1 9	11 0
F 593	එම	ජයසිංහආරච්චිගේ මාලිච්ඡ ප්‍රේම සහ තවත්	එම	2 1 14	8 50

“සරණ වගාව” තිබෙන ඉඩම්වලට සහ “කුඹුරු” වලට ඊට පෙරවුව සඳහන් කර තිබෙන ගාස්තු ගෙවූ විට එම ආණ්ඩුවට අයිතියැති හැටියට සහතිකපත දෙනු ලැබේ. ගාස්තු වෙන්දේසි දවසෙදීම ගෙවිය යුතුයි. ඉඩම්කම්වල දෙකක් නොකොත් ඊට වැඩිගණනක් එකට ගාටු වීට එක සහතිකපත්‍රයක් ඉල්ලීමකට විට ලබාගත හැකිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිබෝධී ජනරාල්වරයාන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසානේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාන්ගේගෙන්ද දැනගත හැකිය.

ගරුකර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ල්සු. අයිවර්ස්,  
වැඩබලන මහසෙත්‍රසාරීස් වමිස.

No. 1,404, W. P. Colonial Secretary's Office, Colombo, July 19, 1902.

ON Tuesday, September 9, 1902, at noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan No. 2,241. Situation—Meda pattu of Siyane korale west.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent per Acre A. R. P.	Rs.
F 727	Pitakotuwekumbura	M. Allis Appu and others	Field	0 3 0	50
		Village plan. Village—Udahamulla.			
2260	Kekunagahawatta	Embuldeniyage Don Davith	Garden (sale incomplete on June 5, 1866)	9 1 8	50

Preliminary plan 2,683. Situation—Bagam pattu of Alutkuru korale south.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent per Acre A. R. P.	Rs.
321	Gorakagahawatta and Kahatagahawatta	Gorakanage Christobo Peris and others	Garden	1 0 32	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. IVERS,  
Acting Colonial Secretary.

No. 1,404, W. P. වමි 1902 ක්වු ජුලි මස 19 වෙනි දින කොලම්බු මහසෙත්‍රසාරීස්වරයාන්ගේගෙන් කන්තෝරුවේදීය.

බස්නාහිර දිසානේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාන්ගේ මගින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගාලු ප්‍රකාරයට වමි 1902 ක්වු සැප්තැම්බ්‍ර මස 9 වෙනි දිනවු අභ්‍යන්තරවද දවල් 12ට කොලම්බු කම්බේර්ගේදී වෙන්දේසිකර එකුණත්ව නොකොත් තීරණය කර දෙවන දෙනෙහිවා ඇත.

සිතියම 2,241. පිහිටීම සියහැනෝරලේ මැදපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අක්කර මහ. සහ මිල.	
				අ. රු. ප.	රු.
F 727	මත්තේගොඩ	පිටකොටුවේ කුඹුර	ම. අල්ලීස්අප්ප සහ තවත්	0 3 0	50
		ගමේ සිතියම.			
2260	උඩකමුල්ල	කැකුහගහවත්ත	ඇමුල්දෙතියේ දෙව් දවත්	9 1 8	50
		සිතියම 2,683. පිහිටීම අභ්‍යන්තරවද රුහමිපත්තුව.			
321	හැදල	ගොරකහ වත්ත සහ කහවහගහවත්ත	ගොරකානගේ ක්‍රිස්තෝෆර් පීරිස් සහ තවත්	1 0 32	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිබෝධී ජනරාල්වරයාන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසානේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාන්ගේගෙන්ද දැනගත වි පුළුවන.

ගරුකර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ල්සු. අයිවර්ස්,  
වැඩබලන මහසෙත්‍රසාරීස් වමිස.

No. 1,405, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1902.

ON Tuesday, September 9, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,069. Situation—Palle pattu of Salpiti korale.  
Village—Erewwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
G 447	Kosgahalanda	E. Podisinno and another	Jungle	4	0 33	20
H 447	Kosgahawatta	do.	Garden	2	2 5	30
O 447	Kosgahahena	P. Don Hendrik and another	Chena	3	2 22	15

Preliminary plan 9,546. Situation—Palle pattu of Salpiti korale.  
Village—Erewwala.

9045	Moragahakanatta	L. Dona Isabella Hamine and others	Cocoanut 6 to 25 years old	7	3 33	30
9046	Kosgahawatta	H. Sinnappu	do.	1	0 38	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,405, W. P.

විෂි 1902 ක්වූ ජූලි මස 19 වෙනි දින කොළඹ මහසෙක්කුතාරාජ්ජනනායකයන්ගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාභිධානි ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වස 1902 ක්වූ සැප්තැම්බර් මස 9 වෙනි දිනට අගතරුවාද දවල් 12ට කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුනනව කොහොත් තීන්දුකර දෙවට දෙදෙනා ඇත.

සිතියම 8,069. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. ගම්—ඇ.ඊ.වල.

කො.	ඉඩමේ නම.	අයිතිකරුගේ නම.	අත්දම.	අක්කර මහත. කො මිල.	
				අ. රු. ප.	රු.
G 447	කොස්තලවත්ත	ඉ. පොඩිසිංහු සහ කෙනෙක්	කැලේ	4	0 33 20
H 447	කොස්තලවත්ත	එම	වගාව	2	2 5 30
O 447	කොස්තලවත්ත	ප. දෙව් ගෙවදික් සහ කෙනෙක්	හේන	3	2 22 15
සිතියම 9,546. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.					
9045	මොරගහකන්ත	ල. දෙව් ඉසබෙලාහාමියේ සහ තවත් අමරුදු 6 සිට 25 දක්වා වසස් පොල්		7	3 33 30
9046	කොස්තලවත්ත	ග. සිංහුපු	එම	1	0 38 30

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්තාධිපතිවරයාගේ සේවයේදී, පිහිටීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ වංශාභිධානි ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ සේවයේදී දැනගතට පුළුවන.

ගරුකර උතුරානවතන්ගේ - ග් ආඥාවලස,  
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩබලන මහසෙක්කුතාරාජ්ජනනායක.

No. 1,406, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1902.

ON Friday, September 5, 1902, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up to settlement, at the Mahara Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and fifty-six allotments of land.

Preliminary plan 2,046. —Adikari pattu Siyane korale west.  
Village—Suripaluwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Fees for Certificate of Quiet Possession.
				A. R. P.	Rs. c.	
J 578	Kitulgahakumbura	Gustinghakuruge Susey Fernando of Bianwila	Paddy field	0	2 20	3 50
K 578	Do.	Gustinghakuruge Singa Fernando	do.	0	2 16	3 50
O 578	Horagahakumbura	Ranasinghe Dona Florentina Hamine	do.	1	0 8	6 0
P 578	Dawatagahakumbura	Ranasinghe Dona Florentina Hamine and another	do.	1	1 0	6 0
Q 578	Horagahawatta	Ranasinghe Dona Florentina Hamine	Old garden	1	1 20	6 0
R 578	Millagahawatta	Ranasinghe Dona Florentina Hamine and others	do.	0	3 29	3 50
S 578	Do.	Ranamukehewaradage David Fernando	do.	1	1 19	6 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Fees for Certificate of Quiet Possession.	
				Extent. A. P. R.	Rs. c.
T 578	Kahatagahawatta	Lokubalasuriage Lenohami and others	Old garden	17 0 5	51 50
U 578	Delgahawatta	Koswattage Selan Appu and others	do.	7 0 0	20 50
V 578	Do.	Makewitige Andiris Perera Appuhamy	do.	0 2 19	3 50
W 578	Do.	Suriarachchige Andiris Appuhami	do.	0 2 18	3 50
X 578	Gorakagahawatta	Ganlatgangoda Appuhamilage Bartholomeusz Appuhamy	do.	2 0 36	8 50
Y 578	Horagahawatta	Jayasuria-arachchige Don Tegis and others	do.	1 1 20	6 0
Z 578	Horagahawatta	Suriarachchige Don Cornelis	do.	1 3 3	6 0
A 579	Gorakagahawatta	Muldeniyage Don Daniel and others	do.	10 0 0	28 0
B 579	Do.	Suriarachchige Don Andiris Appuhamy and others	do.	8 2 13	25 50
C 579	Dombagahawatta	Palehewadenearachchige Bastian Perera and others	do.	9 0 14	28 0
D 579	Do.	Makewitige Francina Perera	do.	3 1 0	11 0
K 579	Alubogahakumbura	Suriarachchige Don Paulo Appuhamy and others	Paddy field	4 2 15	13 50
M 579	Millagahawatta	Suriarachchige Don Andris Appuhamy	Old garden	7 1 0	23 0
N 579	Do.	Suriarachchige Don Andris Appuhamy and others	do.	5 1 23	18 0
O 579	Gorakagahawatta	Ambagamalianage Don Johanis Cartelis, Registrar	do.	12 0 17	39 50
Q 579	Halgahakumbura	Suriarachchige Istego Appuhamy and others	Paddy field	0 2 28	3 50
R 579	Migahakumbura	Suriarachchige Don Paulo Appuhamy and others	do.	1 0 21	6 0
S 579	Millagahawatta	Suriarachchige Don Siman Appu and others	Old garden	1 2 20	6 0
U 579	Wewakumbura	Suriarachchige Don Adrian de Silva, Police Vidane	Paddy field	1 0 7	6 0
V 579	Ambagahakumbura	Suriarachchige Don Siman Appu	do.	0 0 23	3 50
X 579	Millagahawatta	Suriarachchige Istego Appuhamy and others	Old garden	1 2 38	6 0
Z 579	Migahawatta	Suriarachchige Don Siman Appu and others	do.	0 3 29	3 50
A 580	Do.	Suriarachchige Don Paulu Appuhamy and others	do.	1 1 13	6 0
B 580	Do.	Suriarachchige Don Adrian de Silva, Police Vidane	do.	0 2 16	3 50
C 580	Do.	Suriarachchige Don Siman Appuhamy	do.	0 3 35	3 50
D 580	Do.	Suriarachchige Don Adrian de Silva, Police Vidane	do.	1 0 7	6 0
E 580	Do.	Suriarachchige Don Siman Appuhamy.	do.	4 1 6	13 50
F 580	Do.	Suriarachchige Don Baronchy Appuhamy	do.	1 1 32	6 0
G 580	Do.	Suriarachchige Istegu Appuhamy and others	do.	11 0 20	36 50
H 580	Do.	Suriarachchige Don Paulu Appuhamy and others	do.	2 1 13	8 50
I 580	Do.	Suriarachchige Don Siman Appuhamy	do.	0 1 11	3 50
J 580	Do.	do	do.	0 3 11	3 50
K 580	Do.	Suriarachchige Don Siman Appuhamy and another	do.	1 2 6	6 0
L 580	Do.	Suriarachchige Don Adirian de Silva, Police Vidane, and others	do.	4 1 0	13 50
M 580	Do.	do	do.	7 3 0	23 0
O 580	Batteattakumbura	do	Paddy field	2 1 16	8 50
R 580	Kebellagahakumbura	Suriarachchige Don Siman Appuhamy	do.	0 3 24	3 50
S 580	Halpatekumbura	Suriarachchige Istego Appuhamy and others	do.	1 0 34	6 0
T 580	Millagahakumbura	Suriarachchige Don Paulu Appuhamy and others	do.	1 3 30	6 0
W 580	Gorakagahawatta	Suriarachchige Istego Appuhamy and others	Old garden	1 0 27	6 0
X 580	Millagahawatta	Kuruppuachchige Apolonchihamy and others	do.	8 0 4	25 50
Y 580	Do.	Gangabodage Selohamy and others	do.	8 1 32	25 50
Z 580	Kahatagahawatta	Ranasinghe Dona Florentina Hamfne and others	do.	2 1 30	8 50
A 581	Kajugahakumbura	Dikirikege Dona Isabellahamy and others	Paddy field	2 2 11	8 50
B 581	Etambagahakumbura	Kuruppuachchige Apolonchihamy and others	do.	1 0 25	6 0
C 581	Netewgahawatta	Kirindalianage Andris Appu	Old garden	2 1 25	8 50
D 581	Millagahawatta	Suriarachchige Don Andris de Silva, Police Vidane	do.	1 2 38	6 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Fees for Certificate of Quiet Possession.	
				Extent. A. R. P.	Rs. c.
F 581	Gonagahatunhaukurunduwatta	Suriarachchige Istego Appuhamy and others	Old garden	0 2 20	3 50
H 581	Delgahawatta	Jayasinghe Paulo Appu and others	do.	0 0 30	3 50
I 581	Do.	Jayasinghe Hendappu and others	do.	7 0 10	23 0
J 581	Do.	Dikirikege Dona Isabelahamy and others	do.	6 0 29	20 50
L 581	Moragahawatta	Suriarachchige Istego Appuhamy and others	do.	1 2 7	6 0
M 581	Do.	Handewelledewage Bastian Fernando and others	do.	12 0 0	36 50
N 581	Millagahawatta	Dikirikege Dona Isabelahamy and others	do.	10 2 5	33 50
O 581	Do.	Talagallage Sinchi Appu and others	do.	1 2 38	6 0
P 581	Do.	Palandage Dines Appu	do.	1 0 27	6 0
Q 581	Do.	Mayadunnage Juan Appu and others	do.	4 0 4	13 50
R 581	Do.	do.	do.	8 3 10	25 50
S 581	Do.	Kahanawitage Nonchihamy and others	do.	1 0 3	6 0
U 581	Delgahawatta	Suriarachchige Don Andris Appuhamy, Mayadunnage Agohamy, and others	do.	10 3 16	33 50
V 581	Goragakahawatta	Ranasinghe Simonahamy and others	do.	2 0 30	8 50
Y 581	Delgahakumbura	Dahanaikkege Welun Perera	Paddy field	3 0 22	11 0
A 582	Etambagahakumbura	Walakuluge Asohamy	do.	1 0 22	6 0
C 582	Delgahawatta	Dahanaikkege Welun Perera	Old garden	0 3 34	3 50
D 582	Do.	Wiranarayanamudalige Philippu Fonseka and others	do.	0 3 17	3 50
E 582	Do.	Imiyage Ebrook Perera and Kirindalianege Babahamy	do.	2 3 7	8 50
F 582	Kohombagahawatta	do.	do.	1 2 36	6 0
G 582	Ambagahawatta	Imiyage Ebrook Perera and Baba Appu	do.	3 0 5	11 0
H 582	Do.	Dahanaikkege Siman Appu and Dahanaikkege Juan Appu	do.	2 0 3	8 50
I 582	Do.	Imiyage Ebrook Perera	do.	3 1 27	11 0
K 582	Do.	Jayasinghe Paulo Appu and his brothers	do.	1 0 24	6 0
M 582	Moragahawatta	Imiyage Baba Appu and his children	do.	4 1 5	13 50
N 582	Delgahawatta	Imiyage Ebrook Perera and others	do.	1 1 0	6 0
P 582	Ambagahawatta	Mattelawattege Babichan Appu of Kandy	do.	0 1 33	3 50
O 582	Millagahawatta	Suriarachchige Don Andris Appuhamy and others	do.	4 2 11	13 50
R 582	Do	Devalage Don Paulo	do.	1 2 21	6 0
S 582	Do	do.	do.	0 1 26	3 50
T 582	Do	do.	do.	0 2 4	3 50
U 582	Do.	Heirs of Maramunage Singa Appu	do.	1 1 35	6 0
V 582	Do.	Hewa-arachchige Tedoris Appu and Charlis Appu	do.	2 0 38	8 50
W 582	Do.	Maramunage Mathes Appu and Maramunage Piloris Appu	do.	1 2 31	6 0
X 582	Do.	Hewa-arachchige Piloris Appu	do.	1 3 22	6 0
Y 582	Do.	Maramage Carolis Appu and others	do.	2 0 38	8 50
Z 582	Kalahugahawatta	Suricarachchige Don Adrian Silva, Police Vidane, and Bastian Fernando	do.	7 1 26	23 0
A 583	Millagahawatta	Children of Moderage Migel Fernando of Colombo	do.	2 3 10	8 50
B 583	Do.	Mayadunnage Abohamy and her children	do.	1 3 34	6 0
C 583	Do.	do.	do.	2 0 11	8 50
D 583	Pelengahakumbura	Maramage Carolis Appu	Paddy field	0 2 4	3 50
E 583	Do.	Mayadunnage Abohamy and others	do.	1 2 27	6 0
F 583	Do.	Dayallege Paulo	do.	0 2 5	3 50
G 583	Do.	Hewanararachchige Piloris Appu Village—Singharamulle.	do.	0 2 30	3 50
I 383	Do.	Ranasinghearachchige Don Franciscu, Notary, and Baba Sinno	do.	0 3 10	3 50
L 583	Hedawakagahawatta	Village—Suripaluwa. Jayasinghe Sinno Appu	Old garden	8 2 6	25 50
M 583	Do.	Jasinge Janis Appu	do.	2 3 18	8 50
N 583	Kongahawatta	Ranasinghearachchige Don Franciscu, Notary, and Baba Sinno	do.	11 2 9	36 50
P 583	Madatiyagahawatta	Sudasinghe Silappu	do.	1 3 20	6 0
Q 583	Delgahawatta	Wahattige Sinnappu and others	do.	1 1 29	6 0
R 583	Do.	Lihimikaduge Jacovis and others	do.	1 1 22	6 0
S 583	Gonagahawatta	Jayasinghe Juanis Appu and others	do.	1 1 35	6 0
U 583	Gonagahakurunduwatta	Dikirikage Dona Isabelahamy and others	do.	6 2 10	20 50
V 583	Millagahawatta	Sudasinghearachchige Don Siman	do.	5 3 18	18 0
W 583	Do.	Sudasinghearachchige Don Louis	do.	4 3 33	13 50
X 583	Madatiyagahawatta	Arumaperuma-arachchige Don Siman and Arumaperuma-arachchige Lenohami	do.	0 2 4	3 50

Lot.	Name of land.	Name of Claimant.	Description.	Fees for Certificate of Quiet Possession.	
				Extent.	Rs. c.
Y 583	Madatiyagahawatta	Sudasingha-arachchige Peloris Appu	Old garden	3 1 7	11 0
Z 583	Hedawakagahawatta	Jayasinghe Jeelis Appu and Jayasinghe Juse Appu	do.	3 1 2	11 0
A 584	Kurundugahakumbura	Sudasinge Silappu and Sudasinge Allis Appu	Paddy field	1 0 0	3 50
B 584	Millagahawatta	Hewapurahakuruge Daniel Fernando	Old garden	2 0 0	6 0
C 584	Do.	Godagampolahakuruge Alensu Fernando	do.	4 3 25	13 50
E 584	Delgahawatta	do.	do.	2 2 23	8 50
G 584	Do.	Sudasinge Peloris Appu and Sudasinge Machchohamy	do.	5 2 7	18 0
H 584	Do.	Sudasinge Sellappu and Sudasinge Allis Appu	do.	8 1 22	25 50
J 584	Do.	Sudasinge Don Siman and others	do.	2 0 23	8 50
L 584	Do.	Sudasinghe Allis Appu	do.	1 2 30	6 0
M 584	Do.	Suriarachchige Don Paulu Appuhamy	do.	5 3 28	18 50
N 584	Do.	Attidiyage Siman Appu and his children	do.	0 3 38	3 50
O 584	Dawatagahatunhaul-kurunduwatta	Suriarachchige Don Siman Appuhamy	do.	10 2 30	33 50
P 584	Jambolagahawatta	Wirasinghe Don Susew, Police Vidane, and Don Abraham	do.	6 3 34	20 50
Q 584	Kongahawatta	Dumankorallage Punchappu and others	do.	2 2 26	8 50
R 584	Do.	do.	do.	5 0 8	18 0
S 584	Kongahawatta	Attidiyage Babichehahamy and her children	do.	2 1 35	8 50
T 584	Do.	Suriarachchige Adrian de Silva	do.	0 0 14	3 50
U 584	Etambagahakumbura	Attidiyage Siman Appu and others	Paddy field	0 3 0	3 50
V 584	Do.	Sudasinge Piloris Appu and others	do.	3 0 0	8 50
X 584	Kekunagahakumbura	Hewa-arachchige Bastian Appu and others	do.	2 2 20	8 50
Z 584	Dawatagahawatta	Kuruppuachchige Don Kornis and Wirasinge Don Siman	Old garden	8 1 16	25 50
A 585	Galakumbura	Kuruppuachchige Cornis Appu and others	Paddy field	1 2 29	6 0
B 584	Kekunagahakumbura	Suriarachchige Don Paulu Appu and others	do.	2 0 6	8 50
D 585	Jambolagahawatta	Wirasinge Don Susew, Police Vidane, and others	Old garden	1 1 28	6 0
E 585	Dawatagahawatta	Wirasinge Don Abraham and others	do.	4 2 10	13 50
F 585	Munamalgahawatta	Wirasinge Don Susew and Wirasinge Don Abraham	do.	5 0 8	18 0
G 585	Millagahawatta	Jacodiachchige Apolonchihamy and others	do.	15 3 8	47 50
H 585	Gorakagahawatta	Ranasinge Don Jeelis	do.	0 1 34	3 50
I 585	Do.	Lihinikaduge Babahamy and others	do.	14 1 36	45 50
J 585	Galawatta	Ranasinge Anohamy, wife of S. Don Adrian Silva, Police Vidane	do.	0 3 10	3 50
K 585	Gorakagahawatta	Ranasinge Anohamy, wife of S. Don Adrian Silva, Police Vidane, and Ranasinge Jeelis Appu	do.	0 1 30	3 50
L 585	Do.	Hapuachchige Punchihami and Don Adrian de Silva, Police Vidane	do.	1 2 18	6 0
M 585	Do.	Hapuachchige Nonchihami	do.	0 1 10	3 50
N 585	Do.	Ranasinge Don Jeelis	do.	1 3 2	6 0

Certificates of quiet possession will be issued for these lands on payment of the fees noted against them. The fees due must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant, one certificate will be issued on application.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,406, W. P. වම් 1902 ක්වු ජුලි මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවරිපුරවිනායකයන්ගේ කන්තෝරුවේදීය.

කන්තෝරුවේ දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දිනවූ සිකුරුදා දවල් 11.30ට මහර තානාසමේදී නිවැරදිකරදෙන්නට යෙදෙනවා ඇත.

සියලුම 2,046. පිහිටීම සියතාකෝරලේ අදිකාරිපත්තුව. ගම—සුරිපාච්චි. සහතික පත්‍රය කට ගෙවිය මහත. සුභු මුදල්. අ. රු. ප. රු. ශ. අත්දම. අත්දම. අත්දම. අත්දම.

කො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	අ. රු. ප.	රු. ශ.
J 578	කිනුල්ගහකුඹුර	අස්තින්තකුරුගේ සුසේප්‍රනායද	කුඹුර	0 2 20	3 50

නං. (No.)	ඉඩමේ නම. (Name of the land)	අයිතිකම කිසිවක් නැ. (No. of the title)	අන්දම. (Type of land)	සහතික පත්‍රය කට ගෙවිය	
				මහත. (Rs.)	රු. ග. (Ct.)
K 578	කිතුල්ගහකුඹුර	එමගේ සිත්තා ප්‍රනාන්ද	කුඹුර	0 2 16	3 50
O 578	හොරගහකුඹුර	රනසිංගේ ජ්‍යෙෂ්ඨ පොර්ලොන් තිනා භාමිනේ	එම	1 0 8	6 0
P 578	දවටගහකුඹුර	එම සහ කෙනෙක්	එම	1 1 0	6 0
Q 578	හොරගහවත්ත	රනසිංගේ ජ්‍යෙෂ්ඨ පොර්ලොන් තිනා භාමිනේ	පරණ වගාව	1 1 20	6 0
R 578	මිල්ලගහවත්ත	එම සහ නවත්	එම	0 3 29	3 50
578	එම	රනමුකසේවාරදුගේ දුවන් ප්‍රනාන්ද	එම	1 1 19	6 0
T 578	කහටගහවත්ත	ලොකුබලසුරගේ ලොකොහාමි සහ නවත්	එම	17 0 5	51 50
U 578	දෙල්ගහවත්ත	කොස්වත්තගේ සෙලන් අප්පු සහ නවත්	එම	7 0 0	20 50
V 578	එම	මාකෙව්වගේ අන්ද්‍රිස් ප්‍රෙර අප්පුහාමි	එම	0 2 19	3 50
W 578	එම	සුරිආරච්චිගේ අන්ද්‍රිස් අප්පුහාමි	එම	0 2 18	3 50
X 578	හොරකහවත්ත	ගන්ලන්ගංගොඩ අප්පුහාමිල්ලාගේ බර්තෝලොම්ස් අප්පු හාමි	එම	2 0 36	8 50
Y 578	හොරගහවත්ත	ජයසුරිආරච්චිගේ දෙත් ගේගිස් සහ නවත්	එම	1 1 20	6 0
Z 578	එම	සුරිආරච්චිගේ දෙත් කොරගේ ලීස්	එම	1 3 3	6 0
579	හොරකහවත්ත	මල්දෙතිසගේ දෙත් දකිසෙල් සහ නවත්	එම	10 0 0	28 0
B 579	එම	සුරිආරච්චිගේ දෙත් අන්ද්‍රිස් අප්පුහාමි සහ නවත්	එම	8 2 13	25 50
C 579	දෙමගහවත්ත	පලගේවඩා ආරච්චිගේ බස් තිසන් ප්‍රෙර සහ නවත්	එම	9 0 14	28 0
579	එම	මාකෙව්වගේ ප්‍රන්සිනා ප්‍රෙර	එම	3 1 0	11 0
K 579	අළුබොහකුඹුර	සුරිආරච්චිගේ දෙත් පාටුළු අප්පුහාමි සහ නවත්	කුඹුර	4 2 15	13 50
M 579	මිල්ලගහවත්ත	එමගේ දෙත් අන්ද්‍රිස් අප්පුහාමි	පරණ වගාව	7 1 0	23 0
N 579	එම	සුරිආරච්චිගේ දෙත් අන්ද්‍රිස් අප්පුහාමි සහ නවත්	එම	5 1 23	18 0
O 579	හොරකහවත්ත	අඹගමලියනගේ දෙත් ජේතා තස් කර්තේලීස් රෙජිස්තර	එම	12 0 17	39 50
Q 579	හල්ගහකුඹුර	සුරිආරච්චිගේ ඉස්තේගු අප්පු හාමි සහ නවත්	කුඹුර	0 2 28	3 50
R 579	මගහකුඹුර	එමගේ දෙත් පාටුළු අප්පුහාමි සහ නවත්	එම	1 0 21	6 0
S 579	මිල්ලගහවත්ත	එමගේ දෙත් සීමන් අප්පු සහ නවත්	පරණ වගාව	1 2 20	6 0
U 579	වැවකුඹුර	එමගේ දෙත් අදිරියන් ද සිල්වා පොලීස් විදුගේ	කුඹුර	1 0 7	6 0
V 579	අඹගහකුඹුර	එමගේ දෙත් සීමන් අප්පු	එම	0 0 23	3 50
X 579	මිල්ලගහවත්ත	එමගේ ඉස්තේගු අප්පුහාමි සහ නවත්	පරණ වගාව	1 2 38	6 0
Z 579	මගහවත්ත	එමගේ දෙත් සීමන් අප්පු සහ නවත්	එම	0 3 29	3 50
A 580	එම	එමගේ දෙත් පාටුළු අප්පුහාමි සහ නවත්	එම	1 1 13	6 0
B 580	එම	එමගේ දෙත් අදිරියන් ද සිල්වා පොලීස් විදුගේ	එම	0 2 16	3 50
C 580	එම	එමගේ දෙත් සීමන් අප්පුහාමි	එම	0 3 35	3 50
D 580	එම	එමගේ දෙත් අදිරියන් ද සිල්වා පොලීස් විදුගේ	එම	1 0 7	6 0
E 580	එම	එමගේ දෙත් සීමන් අප්පුහාමි	එම	4 1 6	13 50
F 580	එම	එමගේ දෙත් බාරෙගන්චි අප්පු හාමි	එම	1 1 32	6 0
G 580	එම	එමගේ ඉස්තේගු අප්පුහාමි සහ නවත්	එම	11 0 20	36 50
H 580	එම	එමගේ දෙත් පාටුළු අප්පුහාමි සහ නවත්	එම	2 1 13	8 50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	සහතික පහුල් කට ගෙවිය මහත. සුදු මුදල්.				
				අ. රු. ප.	රු. ශ.	ප. ශ.		
I 580	මිහඟවත්ත	එමගේ දෙව් සිමන් අප්පුහාමි	පරණ වගාව	0	1	11	3	50
J 580	එම	එම	එම	0	3	11	3	50
K 580	එම	එම සහ කෙනෙක්	එම	1	2	6		
L 580	එම	එමගේ දෙව් අදිරියන් ද සිල්වා පොලිස්විදුනේ	එම	4	1	0	13	50
M 580	එම	සුරිආරච්චිගේ දෙව් අදිරියන් ද සිල්වා පොලිස්විදුනේ	එම	7	3	0	23	0
O 580	බටහේනේකුඹුර	එම	කුඹුර	2	1	16	8	50
R 580	කැබලිලගහකුඹුර	සුරිආරච්චිගේ දෙව් සිමන් අප්පුහාමි	එම	0	3	24	3	50
S 580	හාල්පාහේකුඹුර	එමගේ ඉස්කේගු අප්පුහාමි සහ තවත්	එම	1	0	34	6	0
T 580	මිල්ලගහකුඹුර	එමගේ දෙව් පාවුළු අප්පුහාමි සහ තවත්	එම	1	3	30	6	0
W 580	ගොරකගහවත්ත	එමගේ ඉස්කේගු අප්පුහාමි සහ තවත්	පරන වගාව	1	0	27	6	0
X 580	මිල්ලගහවත්ත	කුරුප්පුඅච්චිගේ අපොලොන්වි හාමි සහ තවත්	එම	8	0	4	25	50
Y 580	මිල්ලගහවත්ත	ගහබොඩගේ සෙලොහාමි සහ තවත්	පරණ වගාව	8	1	32	25	50
Z 580	කහවගහවත්ත	රනසිංගේ දෙව් පොර්ලොන් නිනාහාමිගේ සහ තවත්	එම	2	1	30	8	
A 531	කපුගහකුඹුර	දිකිරිකෑගේ දෙව් ඉසබෙලා හාමි සහ තවත්	කුඹුර	2	2	11	8	50
B 581	ඇටඹගහකුඹුර	කුරුප්පුඅච්චිගේ අපොලොන්වි හාමි සහ තවත්	එම	1	0	25	6	
C 581	තැටෙව්නගහවත්ත	කිරින්දලිනගේ අන්දිරිස් අප්පු	පරන වගාව	2	1	25	8	50
D 581	මිල්ලගහවත්ත	සුරිආරච්චිගේ දෙව් අන්දිරිස් ද සිල්වා පොලිස්විදුනේ	එම	1	2	38	6	0
F 581	ගොන්නගහකුන් හවුල්කුරුඳුවත්ත	සුරිආරච්චිගේ ඉස්කේගු අප්පු හාමි සහ තවත්	එම	0	2	20	3	50
H 581	දෙල්ගහවත්ත	ජයසිංගේ සිමන් අප්පු සහ තවත්	එම	0	0	30	3	50
I 581	එම	එමගේ හෙන්දප්පු සහ තවත්	එම	7	0	10	23	0
J 581	එම	දිකිරිකෑගේ දෙව් ඉසබෙලා හාමි සහ තවත්	එම	6	0	29	20	50
L 581	මොරගහවත්ත	සුරිආරච්චිගේ ඉස්කේගු අප්පු හාමි සහ තවත්	එම	1	2	7	6	0
M 581	එම	හඳවලදේවගේ බස්කියන් ප්‍රහාන්ද සහ තවත්	එම	12	0	0	36	50
N 581	මිල්ලගහවත්ත	දිකිරිකෑගේ අප්පු ඉසබෙලා හාමි සහ තවත්	පරණ වගාව	10	2	5	33	50
O 581	එම	තලගලගේ සිත්ච්චප්පු සහ තවත්	එම	1	2	38	6	0
P 581	එම	පැලෑදගේ දිනෙස්අප්පු	එම	1	0	27	6	0
Q 581	එම	මඳුන්තගේ පුවන්අප්පු සහ තවත්	එම	4	0	4	13	50
R 581	එම	එම	එම	8	3	10	25	50
S 581	එම	කහානච්චිගේ නොන්විහාමි සහ තවත්	එම	1	0	3	6	0
U 581	දෙල්ගහවත්ත	සුරිආරච්චිගේ දෙව් අන්දිරිස් අප්පුහාමි, මඳුන්තගේ අගොහාමි සහ තවත්	එම	10	3	16	33	50
V 581	ගොරකගහවත්ත	රනසිංගේ සිමෝනාහාමි සහ තවත්	එම	2	0	30	8	50
Y 581	දෙල්ගහකුඹුර	දහනායකගේ වෙළුන්	කුඹුර	3	0	22	11	0
A 582	ඇටඹගහකුඹුර	වලකුලගේ අසොහාමි	එම	1	0	22	6	0
C 582	දෙල්ගහවත්ත	දහනායකගේ වෙළුන් ප්‍රේශ් විරනරසන මුදලිගේ පිලිප්පු	පරණ වගාව	0	3	34	3	50
D 582	එම	පොත්සෙකා සහ තවත්	එම	0	3	17	3	50
E 582	එම	ඉමියාගේ ඉබ්බස් ප්‍රේශ් සහ කිරින්දලිසනගේ බබාහාමි	එම	2	3	7	8	50
F 582	කොහොඹගහවත්ත	එම	එම	1	2	36	6	0



නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	සහතික පත්‍රය කට ගෙවිය මහත. යුතු මුදල්.			
				අ. රු. ප.	රු. ශ.	ප. ශ.	අ. ශ.
G 582	අඹගහවත්ත	එමගේ ඉබ්බාක් පේරා සහ බබාඅප්පු	පරණ වගාව	3	0	5	11 0
H 582	එම	දහනායකගේ සිමන්අප්පු සහ එමගේ පුවන්අප්පු	එම	2	0	3	8 50
I 582	එම	ඉමියාගේ ඉබ්බාක් පේරා	එම	3	1	27	11 0
K 582	එම	ජයසි.ගේ පාවුළුඅප්පු සහ සහෝදරයෝ	එම	1	0	24	6 0
M 582	මොරගහවත්ත	ඉමියාගේ බබාඅප්පු සහ ඔහුගේ ලමයි	එම	4	1	5	13 50
N 582	දෙල්ගහවත්ත	එමගේ ඉබ්බාක් පේරා සහ තවත්	එම	1	1	0	6 0
P 582	අඹගහවත්ත	මන්තෙළුවත්තගේ බබ්වන්අප්පු	එම	0	1	33	3 50
O 582	මිල්ලගහවත්ත	සුරිආරච්චිගේ දෙන්න අන්දිරිස් අප්පුහාමි සහ තවත්	එම	4	2	11	13 50
R 582	එම	දෙගලගේ දෙන්න පාවුළු	එම	1	2	21	6 0
S 582	එම	එම	එම	0	1	26	3 50
T 582	එම	එම	එම	0	2	4	3 50
U 582	එම	මරමුනිගේ සිංහා අප්පුගේ උරුමක්කාරයෝ	එම	1	1	35	6 0
V 582	මිල්ලගහවත්ත	හේවාආරච්චිගේ තියෙරිස්අප්පු සහ වාරිලිස්අප්පු	පරණ වගාව	2	0	38	8 50
W 582	එම	මරමුනිගේ මන්තෙස්අප්පු සහ පිලෝරිස්අප්පු	එම	1	2	31	6 0
X 582	එම	හේවාආරච්චිගේ පිලෝරිස්අප්පු	එම	1	3	22	6 0
Y 582	එම	මරමගේ කරෝලිස්අප්පු සහ තවත්	එම	2	0	38	8 50
Z 582	කලුගහවත්ත	සුරිආරච්චිගේ දෙන්න අන්දිරිස් සිල්වා පොලිස් විදුගේ සහ බස්තියන් ප්‍රනාන්දු	එම	7	1	26	23 0
A 583	මිල්ලගහවත්ත	කොලඹ පදිත්ති මොදරගේ මිගෙල් ප්‍රනාන්දුගේ ලමයි	එම	2	3	10	8 50
B 583	එම	මඳුන්නගේ අබොහාමි සහ ලමයි	එම	1	3	34	6 0
C 583	එම	එම	එම	2	0	11	8 50
D 583	පැලෑන්ගහකුඹුර	මරමගේ කරෝලිස්අප්පු	කුඹුර	0	2	4	3 50
E 583	එම	මඳුන්නගේ අබොහාමි සහ තවත්	එම	1	2	27	6 0
583	එම	දෙල්ලගේ පාවුළු	එම	0	2	5	3 50
G 583	එම	හේවානන්ආරච්චිගේ පිලෝරිස් අප්පු	එම	0	2	30	3 50
ගම—සිංහාරමුල්ල.							
I 583	එම	රනසිංහ ආරච්චිගේ දෙන්න ප්‍රන් සිස්කු නොනාරිස් සහ බබා සිංකෝ	එම	0	3	10	3 50
ගම—සුරිපාළුව.							
L 583	හැඩවකගහවත්ත	ජයසි.ගේ සිංකෝඅප්පු	පරණ වගාව	8	2	6	25 50
M 583	එම	ජයසි.ගේ ජනිස්අප්පු	එම	2	3	18	8 50
N 583	කෝන්ගහවත්ත	රනසිංහ ආරච්චිගේ ප්‍රන්සිස්කු නොනාරිස් සහ බබාසිංකෝ	එම	11	2	9	36 50
P 583	මදවිගහවත්ත	සුදසිංගේ සිල්ලප්පු	එම	1	3	20	6 0
Q 583	දෙල්ගහවත්ත	විලගෙට්ටිගේ තිත්තප්පු සහ තවත්	එම	1	1	29	6 0
R 583	එම	ලිනිනිකඩුගේ ජකොවිස් සහ තවත්	එම	1	1	22	6 0
S 583	ගොන්නගහවත්ත	ජයසිංහ පුවානිස්අප්පු සහ තවත්	එම	1	1	35	6 0
U 583	ගොන්නගහ කුරුදු වත්ත	දිකිරිකැගේ දොනා ඉසබෙලා හාමි සහ තවත්	එම	6	2	10	20 50
V 583	මිල්ලගහවත්ත	සුදසිංහ ආරච්චිගේ දෙන්න සිමන්	එම	5	3	18	18 0
W 583	එම	එමගේ දෙන්න එවිස්	එම	4	3	33	13 50
X 583	මදවිගහවත්ත	අරුමපෙරුම ආරච්චිගේ දෙන්න සිමන් සහ එමගේ ලෙකො හාමි	එම	0	2	4	3 50

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියන්නා.	අන්දම.	සහතික පත්‍රයකට ගෙවිය			
				මහත.	මුතු මුදල්.	රු.	ප. රු.
Y 583	මදවියගහවත්ත	සුදසිංහ ආරච්චිගේ පිලෝරිස් අප්පු	පරණ වගාව	3	1	7	11 0
Z 583	හැඩවකගහවත්ත	ජයසිංගේ ජිලිස්අප්පු සහ එමගේ ජුස්අප්පු	එම	3	1	2	11 0
A 584	කුරුදුගහකුඹුර	සුදසිංගේ සිල්ලප්පු සහ එමගේ අල්ලිස්අප්පු	කුඹුර	1	0	0	3 50
B 584	මිල්ලගහවත්ත	සේවාආරච්චිගේ දෙනියල් ප්‍රනාන්දු	පරණ වගාව	2	0	0	6 0
C 584	එම	ගොඩගමපොල හකුරුගේ අලෝන්සු ප්‍රනාන්දු	එම	4	3	25	13 50
E 584	දෙල්ගහවත්ත	එම	එම	2	2	23	8 50
G 584	එම	සුදසිංගේ පිලෝරිස්අප්පු සහ එමගේ මව්වෙහෙම	එම	5	2	7	18 0
H 584	එම	එමගේ සෙල්ලප්පු සහ අල්ලිස්අප්පු	එම	8	1	22	25 50
J 584	එම	එමගේ දෙව් සිමන් සහ තවත්	එම	2	0	23	8 50
L 584	එම	සුදසිංගේ අල්ලිස්අප්පු	එම	1	2	30	6 0
M 584	දෙල්ගහවත්ත	සුරිආරච්චිගේ දෙව් පාචුළු අප්පුහාමි	පරණ වගාව	5	3	28	18 0
N 584	එම	අත්තිසියගේ සිමන්අප්පු සහ ලමසි	එම	0	3	38	3 50
O 584	දවටගහකුන්හචුල් කුරුදුවත්ත	සුරිආරච්චිගේ සිමන්අප්පුහාමි	එම	10	2	30	33 50
P 584	ජම්බෝලගහවත්ත	විරසංහ දෙව් සුසෙව් පොලිස් විදුනේ සහ දෙව් ඒබ්‍රහම්	එම	6	3	34	20 50
Q 584	කෝන්ගහවත්ත	දුමන්කොරල්ලගේ පුන්වප්පු සහ තවත්	එම	2	2	26	8 50
R 584	එම	එම	එම	5	0	8	18 0
S 584	එම	අත්තිසියගේ බබ්වහාමි සහ ලමසි	එම	2	1	35	8 50
T 584	එම	සුරිආරච්චිගේ අදිරියන්ද සිල්වා	එම	0	0	14	3 50
U 584	ඇටමගහකුඹුර	අත්තිසියගේ සිමන්අප්පු සහ තවත්	කුඹුර	0	3	0	3 50
V 584	එම	සුදසිංගේ පිලෝරිස්අප්පු සහ තවත්	එම	3	0	0	8 50
X 584	කැකුනගහකුඹුර	සේවාආරච්චිගේ බන්තියන් අප්පු සහ තවත්	එම	2	2	20	8 50
Z 584	දවටගහවත්ත	කුරුදුඅච්චිගේ දෙව් කොර්නිස් සහ විරසිංගේ දෙව් සිමන්	පරණ වගාව	8	1	16	25 50
A 585	ගලකුඹුර	කුරුදුඅච්චිගේ කොර්නිස් අප්පු සහ තවත්	කුඹුර	1	2	29	6 0
B 585	කැකුනගහකුඹුර	සුරිආරච්චිගේ දෙව් පාචුළු අප්පු සහ තවත්	එම	2	0	6	8 50
D 585	ජම්බෝලගහවත්ත	විරසිංගේ දෙව් සුසෙව් පොලිස් විදුනේ සහ තවත්	පරණ වගාව	1	1	28	6 0
E 585	දවටගහවත්ත	එමගේ දෙව් ඒබ්‍රහම් සහ තවත්	එම	4	2	10	13 50
F 585	මුනමල්ගහවත්ත	එමගේ දෙව් සුසෙව් සහ දෙව් ඒබ්‍රහම්	එම	5	0	8	18 0
G 585	මිල්ලගහවත්ත	ජකොඩිඅච්චිගේ අපොලන්වි හාමි සහ තවත්	එම	15	3	8	47 50
H 585	ගොරකගහවත්ත	රනසිංගේ දෙව් ජිලිස්	එම	0	1	34	3 50
I 585	එම	ලිහිනිකඩුගේ බබාහාමි සහ තවත්	එම	14	1	36	45 50
J 585	ගලවත්ත	රනසිංගේ අනෝහාමි, දෙව් අදිරියන් සිල්වා පොලිස්විදුනේගේ සහ	එම	0	3	10	3 50
K 585	ගොරකගහවත්ත	රනසිංගේ අනෝහාමි සහ එමගේ ජිලිස් අප්පු	එම	0	1	30	3 50
L 585	එම	හපුඅච්චිගේ පුන්විහාමි සහ දෙව් අදිරියන් සිල්වා පොලිස්විදුනේ	එම	1	2	18	6 0
M 585	එම	එමගේ නොන්විහාමි	එම	0	1	10	3 50

සහතික පත්‍රය  
කට ගෙවිය

නො.	ඉඩමේ නම.	අයිතම කියන්නා.	අන්දම.	මහග. සුදු මුදල්.
N 585	ගොරකහඟවත්ත	රනසිංහේ ජලිස්	පරණ වගාව	අ. රු. ප. රු. ශ. 1 3 2 6 0

“පරණ වගාව” තිබෙන ඉඩම්වලට සහ “කුඹුරු” වලට ඊට පෙරවුව සඳහන්කර තිබෙන ගාස්තු ගෙවුවට ඒවා ආණ්ඩුවට අයිතියැති හැටියට සහතිකපත්‍ර දෙනුලැබේ. ගාස්තු වෙන්දේසි දවසේදීම ගෙවිය යුතුයි. ඉඩම්කට්ටි දෙකක් නොහොත් ඊට වැඩි ගණනක් එකට යාවුවට එක සහ තිකපත්‍රයක් ඉල්ලුම්කලු විට ලබාගත හැකිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යයාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්කාත්සේගෙන්ද දැනගත හැකිය.

ගරාහර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරීස් වමිහ.

No. 1407, W. P. Colonial Secretary's Office, Colombo, July 22, 1902.

ON Tuesday, September 9, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,409. Situation—Udugaha pattu of Salpiti and Siyane korales. Village—Magamma. Upset Price per Acre.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Rs.
				A.	R. P.	
12019	Galgodellalanda	Crown	Jungle	2	2 36	100
12020	Do.	do.	do.	0	0 22	100
12021	Do.	do.	do.	2	2 24	100
12022	Do.	do.	do.	4	1 38	100
12023	Do.	do.	do.	3	2 0	100
12024	Do.	do.	do.	0	3 36	100
12025	Do.	Uswattaliyanage Eliyas Appu	Cocoanut, jak, and arecanut 2 years old	0	1 7	100
12026	Do.	Crown	Jungle	4	2 4	100
12027	Do.	do.	do.	4	1 6	100
12028	Do.	do.	do.	3	3 0	100
12029	Do.	do.	do.	0	2 12	100
12030	Do.	do.	do.	3	3 36	100
12031	Do.	do.	do.	3	1 25	100
12032	Do.	do.	do.	3	3 22	100
12033	Do.	do.	do.	3	2 8	100
12034	Do.	do.	do.	3	2 38	100
12035	Do.	do.	do.	3	3 31	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,407, W. P. වම් 1902 ක්වූ ජලිමස 22 වෙනි දින කොලම් මහසෙකුකාරීස්ලන්කාත්සේගේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්කාත්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නිශේඛවල ප්‍රකාරයට වම් 1902 ක්වූ සැප්තැම්බර් මස 9 වෙනි දිනවූ අහහරුවාද දවල් 12ට කොලම් කම් මේර්සේදී වෙන්දේසිකර විකුණන්නට නොහොත් නිත්‍යකරදෙන්නට ගෙදෙනවා ඇත.

සිතියම 11,409. පිහිටීම සල්පිටි සහ සහකුකෝරලේ උඩුගහපත්තුව. ගම—මාගම්මන. අක්කර ගන මිල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නාම.	අන්දම.	මහග.		රු.
				අ. රු. ප.	රු. ශ.	
12019	ගල්ගොඩැල්ලුවද	ආණ්ඩුව	කැලේ	2	2 36	100
12020	එම	එම	එම	0	0 22	100
12021	එම	එම	එම	2	2 24	100
12022	එම	එම	එම	4	1 38	100
12023	එම	එම	එම	3	2 0	100
12024	එම	එම	එම	0	3 36	100
12025	එම	උස්වත්තලිහනගේ එලියස්අප්පු	2 අවිරු වියස් පොල්, කොස් සහ පුවක්	0	1 7	100
12026	එම	ආණ්ඩුව	කැලේ	4	2 4	100
12027	එම	එම	එම	4	1 6	100
12028	එම	එම	එම	3	3 0	100
12029	එම	එම	එම	0	2 12	100
12030	එම	එම	එම	3	3 36	100
12031	එම	එම	එම	3	1 25	100
12032	එම	එම	එම	3	3 22	100
12033	එම	එම	එම	3	2 8	100
12034	එම	එම	එම	3	2 38	100
12035	එම	එම	එම	3	3 31	100

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යයාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්කාත්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරාහර උතුමානත්වහන්සේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙකුකාරීස් වමිහ.

No. 1,408, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1902.

ON Monday, September 15, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				A. R. P.	Rs.
Preliminary plan 11,118. Village—Weragala.					
10761	Sicildiyakadalanda	Crown	Jungle	16 2 36	30
Situating in the Payiyagalbadda of the Kalutara totamune.					
Preliminary plan 11,309. Village—Pinhena.					
11666	Miriswattogoda	Kodippuliarachchige An-chohamy and her children	Garden	1 1 6	80
Situating in Alutgambadda of the Kalutara totamune.					
Preliminary plan 10,970. Village—Gurudala.					
10202	Masliaddekumbura	Crown	Paddy field	0 0 3	10
10208	Dandugodayawatta	Gikiyanage Dotchihami	Planted land	0 0 9	20
10210	Weralugahalandawatta	Kapuliyanage Auralis and another	Planted land	0 2 26	30
10211	Do.	Crown	To be reserved for path	0 0 4	—
10213	Teydeniya	do.	Deniya	0 1 33	10
10215	Gurudalwila	Heirs of Hettiyakandegge Joseph Fernando of Moratuwa	Paddy land	0 0 18	10
10216	Do.	do.	do.	0 0 8	10
Preliminary plan 9,219. Village—Tudugala.					
O 544	Kalugahawilalanda	Crown and Mr. Herbert Ingles and another	Jungle	3 0 29	20
O 544½	Do.	Samarasingha-arachchige Baba Nona	Garden	0 1 4	20
P 544	Kalugahawila	Owners of the Tudugala estate	Deniya	3 2 5	10
Q 544	Do.	do.	do.	0 2 19	10
R 544	Do.	Owners of the Tudugala estate and Samarasingha-arachchige Baba Nona	do.	2 0 29	10
Situating in the Iddagoda pattu of the Pasdun korale west.					
Preliminary plan 11,175. Village—Gowinna.					
11086	Gowinikandepaula	Crown	Deniya	2 2 0	10
Preliminary plan 11,189. Village—Gowinna.					
H 809	Dehigahakumbura	Crown and D. Arnolis Pieris of Kalutara	Field	1 1 10	15
11149	Dehigahakumbura Pahala-kattiya	Crown	Deniya	1 0 0	10
11150	Do.	do.	do.	0 0 26	10
Preliminary plan 11,266. Village—Ihala Naragala.					
11452	Gangabodalandepitakattiya alias Amunegodella	Crown	Jungle	9 3 0	30
11453	Do.	do.	do.	0 2 34	15
11454	Gangabodalandepitakattiya alias Amunegodella-waturana	do.	Deniya	0 3 0	10
11455	Do.	do.	do.	0 2 6	15
11456	Gangabodalandepitakattiya alias Amunegodella	do.	Scrub	0 0 38	10
Situating in the Gangaboda pattu of the Pasdun korale east.					

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,408, W. P.

විෂි 1902 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ මහසෙනෙවුගේ පරිපාලනායතනයේ කන්කොටුරුවේදීය.

කවර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනායකවරයාණන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 15 වෙනි දිනක සදහා දැවල් 12ට කවර කළුමිනිසුන් වෙතදෙසිකර විකුණනට හෝ තීන්දුකරනට යෙදෙනවා ඇත.

සිතියම 11,118. ගම—වෙරගල.

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියන්නා.	අන්දම.	අක්කර	
				මහ. ප.	රු.
10761	සිසිල්දිසකඩලන්ද	රජසන්තක	කැලෑව	16 2 36	30
පිහිටා තිබෙන්නේ කවර කොටමුණේ පසියාගල් බද්දේය.					
11666	මිරිස්වත්තොගොඩ	කොඩ්පුලිආරච්චියේ අත්වොහාම් සහ ඇගේ ලමයි	වත්ත	1 1 6	80
පිහිටා තිබෙන්නේ කවර කොටමුණේ අවන්ගම් බද්දේය.					
සිතියම 10,970. ගම—කුරුදල.					
10202	මස්ලියාද්දෙකුඹුර	රජසන්තක	කුඹුර	0 0 3	10
10208	දඹුගොඩගවත්ත	නිකිතතයේ දෙවිහාමි	වැවිලි ඉඩම	0 0 9	20
10209	මස්ලියාද්දෙකේකකුලේ	රජසන්තක	විකුණනට නොව	0 2 0	—

නො.	ඉඩමේ නම.	අයිතියට නියෝජන.	අන්දම.	අක්කර මහත. ගක මිල. අ. රු. ප. රු.
10210	වෙරළගඟපත්තේවත්ත	කපුලියනගේ අච්චලීස් සහ නවත් අය	වැව්ලි ඉඩම	0 2 26 30
10211	එම	රජසන්නක	අච්චලීස් විකුනනට	0 0 4 —
10213	තේදෙනිය	එම	දෙනිය	0 1 33 10
10215	ගුරුදලවිල	මොරටුවේ හෙව්ටියාකන්දගේ ජෝසප් ප්‍රනාදගේ උරුමකරුගේ	කුඹුර	0 0 18 10
10216	එම	එම	එම	0 0 8 10
O 544	කළුගඟවිලප්ප	සිතියම 9,219. ගම—තුඩුගල. රජසන්නක සහ හර්බට් ඉන්ලීස් මහත් මහා සහ නවත්	කැලස වත්ත	3 0 29 20
O 544½	එම	සමරසිංහආරච්චියේ බබාතෝනා	දෙනිය	0 1 4 20
P 544	කළුගඟවිල	තුඩුගලවත්තේ අයිතිකරුගේ	දෙනිය	3 2 5 10
Q 544	එම	එම	එම	0 2 19 10
R 544	කළුගඟවිල	තුඩුගලවත්තේ අයිතිකරුගේ සහ සමරසිංහ ආරච්චියේ බබාතෝනා	දෙනිය	2 0 29 10
පිහිටා තිබෙන්නේ පස්දුම්කෝරලේ ඉදිදොඩපත්තුවේය.				
11086	ගෝවිත්තකන්දපාටුල	සිතියම 11,175. ගම—ගෝවිත්ත. රජසන්නක	එම	2 2 0 10
H 809	දෙහිගඟකුඹුර	සිතියම 11,189. රජසන්නක සහ කළුතර හි. අර් නෝලීස් පිරිස්	කුඹුර	1 1 10 15
11149	දෙහිගඟකුඹුරේ පහලකවිටිය	රජසන්නක	දෙනිය	1 0 0 10
11150	එම	එම	එම	0 0 26 10
11452	ගහබොඩලන්දේ පිටකවිටිය නොහොත් අඹුනේගොඩාලේ	සිතියම 11,266, ගම—ඉහලකරගල. රජසන්නක	කැලස	9 3 0 30
11453	එම	එම	එම	0 2 34 15
11454	ගහබොඩලන්දේ පිටකවිටිය නොහොත් අඹුනේ ගොඩාලේ විකුණන ගො	එම	දෙනිය	0 3 0 10
11455	එම	එම	එම	0 2 6 15
11456	ගහබොඩලන්දේ පිටකවිටිය නොහොත් අඹුනේ ගොඩාලේ	එම	පඳුරුසහිත	0 0 38 10
පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දුම්කෝරලේ ගහබොඩපත්තුවේය.				

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්ඨ්පනරල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ ලිපිවිදානවත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,  
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
 වැඩබලන මහසෙකුකාරීස් විමිස.

**LAND SALES IN THE CENTRAL PROVINCE.**

No. 1,879, C. P.

Colonial Secretary's Office,  
 Colombo, July 17, 1902.

ON Monday, September 22, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pata Dumbara division of Kandy District of the Central Province.

Lot.	Name of Land.	Preliminary plan 1,863. Village—Degaldoruwa. Name of Applicant.	Description.	Extent. A. R. P.
15	Arangalakandehena	Ranhamillagedara Arnolis of Ihalawatta Lewella	Jungle	6 2 30

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,  
 R. W. IEVERS,  
 Acting Colonial Secretary.

No. 1,879, C. P.

වම් 1902 ස්වල්ප ලී මස 17 වෙනි දින කොළඹ මහසෙක්කාරිස්ථානයේ කන්කෝරුවේදි.

වරාම දිසාවේ ගොරවන්සවු මහජ්ජන්තරත්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ස්වල්ප ලී මස 22 වෙනි දිනවු සදද දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන් දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වරාම දිසාවේ මහනුවර පලාතේ පානදුම්බර කොව්ඩාසයේ පිහිටා තිබෙන විමකැබෙලි. සිතියම 1,863. ගම—දෙගල්දොරුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
15	අරන්ගලකන්දේසෙන	ලේපල්ලේ ඉහලවත්තේ රංගාමිල්ලා ගෙදර අරන්ගල්ලේ	කැලය	6 2 30

අක්කරයක් රූපියල් 20 හිට පවත්ගෙන විකුණනට යෙදේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරුල්ලත්නාන්සේගෙන් දැනගත්ව හැකිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ මහනුවර ගොරවන්සවු මහජ්ජන්තරත්නාන්සේගෙන්ද දැනගත්ව හැකිවේ.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස, ආර්. ඩබ්ලිවු. අයිවර්ස්, වැඩබලන මහසෙක්කාරිස් වම්ම.

No. 1,880, C. P.

Colonial Secretary's Office, Colombo, July 24, 1902.

ON Wednesday, September 17, 1902, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,773. Village—Wegama

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
12875	—	Mr. P. C. Briscoe for Mr. P. E. Sewell	Patana, &c.	17 1 20

Upset Price,—Rs. 15 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command, R. W. LEVERS, Acting Colonial Secretary.

No. 1,880, C. P.

වම් 1902 ස්වල්ප ලී මස 24 වෙනි දින කොළඹ මහසෙක්කාරිස්ථානයේ කන්කෝරුවේදි.

වරාම දිසාවේ නුවරඑළියේ උපජ්ජන්තරත්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ස්වල්ප ලී මස 17 වෙනි දිනවු බදද දවල් 12ට නුවරඑළියේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වරාම දිසාවේ නුවරඑළිය පලාතේ උඩාහේවාහැව කොව්ඩාසයේ පිහිටා තිබෙන විමකැබෙලි 1ක්. සිතියම 4,773. ගම—වැගම.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.
12875	පී. ජ. සුවල්මහත්මයා වෙනුවට පී. සී. බ්‍රිස්කෝ මහත්මයා	ආණ්ඩුව	පහත	17 1 20

අක්කරයක් රූපියල් 15 බැගින්ය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරුල්ලත්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපජ්ජන්තරත්නාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස, ආර්. ඩබ්ලිවු. අයිවර්ස්, වැඩබලන මහසෙක්කාරිස් වම්ම.

No. 1,881, C. P.

Colonial Secretary's Office, Colombo, July 27, 1902.

ON Monday, October 20, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.

Preliminary plan 5,106.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13625	Nugamullehena	Kandegama	Udakandegedara Kirihamy of Kandegama	Chena	0 1 30

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command, R. W. LEVERS, Acting Colonial Secretary.

No. 1,881, C. P.

වර්ෂ 1902 ක්වු ජූලි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ උත්තරාණයෙන් කන්තෝරුවේදී.

මෙම දිනවලදී ගොරවනියටු ආණ්ඩුවේ ඒජන්සි උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු ඔක්තෝබර් මස 20 වෙනි දිනට සඳුදා දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ලෙසට දැන.

මෙම දිනවලදී මහනුවර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්පැය 1යි.

සිතියම 5,706. අයිතිකම් කියවනුයේ—ආණ්ඩුව. ඉඩමේ නම—නුගමුල්ලේගේ.

නො.	නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහස. ගහස.
13625	කන්දේගම	කන්දේගම උඩකන්දේගොදර කීර්තාමි	සේන	0 1 30
අක්කරයක් රූපියල් 10යේ හිට පවත්වනු ලබන විකුණනු ලබන ලෙසට.				
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යයෙන් සඳහන්ව ඇතිවත් ඇර, මිනි මානවයන්ගේදී ගැණ මෙම දිනවලදී මහනුවර මහජනතා උත්තරාණයෙන් සඳහන්ව ඇතිවේ.				

ගරුකර උතුමානවගනවයේගේ ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩබලන මහසෙනෙවිතුමාගේ මමත.

No. 1,882, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 27, 1902.

ON Tuesday, September 16, 1902, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,111.—Wagapanaha Pallesiya pattu, Matale north.  
Claimant—Crown.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
13647	Pothanayhena	Pallegana	D. Punchi Banda and others	Scrub	0 3 6	10
13648	Do.	do.	do.	do.	6 0 10	10
Preliminary plan 4,762.—Laggala Pallesiya pattu, Matale east.						
12860	Karandamulamukalana	Pallegama	H. Lansuwa	Jungle	3 2 36	15
Preliminary plan 5,112.—Gangala Udasiya pattu, Matale east.						
13649	Malawalagammaroda	Nawaneliya	—	Jungle	0 1 23	15
13650	Do.	do.	K. Appuhami	do.	1 0 8	15
13651	Ganaketapitiyakumbura	do.	do.	Field	2 3 4	60

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 1,882, C. P.

වර්ෂ 1902 ක්වු ජූලි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ උත්තරාණයෙන් කන්තෝරුවේදී.

මෙම දිනවලදී මාතලේ උපජනන උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු ඔක්තෝබර් මස 16 වෙනි දිනට අඟහරුවාදා දවල් 12ට මාතලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ලෙසට දැන.

සිතියම 5,111. මාතලේ උතුරුපලාතේ වගපහන පල්ලේසියපත්තුවේ. නම—පල්ලේගම.

අයිතිකම් කියවනුයේ—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහස. ගහස.
13647	පොතගේගේන	ඩී. පුත්විඳිනඩා සහ තවත්	හිට කැලෑව	0 3 6 10
13648	එම	එම	එම	6 0 10 10
සිතියම 4,762. මාතලේ කැගෙනහිර පලාතේ උත්තර පල්ලේසියපත්තුවේ. නම—පල්ලේගම.				
12860	කරදමුලකලාන	එම්. ලෙස්සුමා	කැලෑව	3 2 36 15
සිතියම 5,112. මාතලේ කැගෙනහිර පලාතේ ගහල උඩසියපත්තුවේ. නම—ගවකැලිය.				
13649	මලවලගමරේද	—	කැලෑව	0 1 23 15
13650	එම	කපුරුගාමි සහ තවත්	එම	1 0 8 15
13651	ගමකැවපිටියේකුඹුර	එම	කුඹුර	2 3 4 60

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යයෙන් සඳහන්ව ඇතිවත් මොනවද සි ගැණ මාතලේ උපජනන උත්තරාණයෙන් සඳහන්ව පුළුවන.

ගරුකර උතුමානවගනවයේගේ ආඥාව ලෙස,  
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,  
වැඩබලන මහසෙනෙවිතුමාගේ මමත.

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,257, S. P.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1902.

ON Wednesday, September 17, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-one allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 5,393.					
12120	Kolluhena	Urugamuwa	Chena	1	0 0
12140½	Gahalakola-areatmaga or Dangabahena	do.	do.	1	1 24
12140¾	Do.	do.	do.	0	0 18
12173	Mahahena	do.	do.	6	0 4
Preliminary plan 5,477.					
12642	Ihalaweweatmaga	Kadawedduwa	Garden	2	0 36
12643	Do.	do.	do.	2	0 23
12647	Do.	do.	Jungle	0	1 27
12648	Do.	do.	Garden	1	1 2
12649	Do.	do.	do.	1	3 12
12651	Do.	do.	do.	2	1 36
12652	Wiwalehena	do.	do.	8	0 20
12653	Do.	do.	do.	3	2 12
12660	Etambagahahena	do.	do.	2	3 28
R 593	Pillehena or Wawulgalahena	do.	do.	1	3 37
S 593	Agamodaganhena or Wawulgalahena	do.	do.	3	2 21
12661	Agamodaganhena	do.	do.	1	2 8
12662	Do.	do.	do.	3	0 29
12663	Randeniyaewatta	do.	do.	0	1 23
12664	Wadiyaewatta	do.	do.	0	3 4
12665	Kajugahahena or Etambagahahena	Kadawedduwa	Jungle	0	1 30
12666	Do.	do.	Garden	0	3 35
12667	Do.	do.	Jungle	2	3 20
12668	Abaybalalamayawatta	do.	Garden	1	0 19
Preliminary plan 5,484.					
12717	Ketikalagahahena or Gorokagahahena	Uda Aperekka	Chena	5	1 11
12718	Ketikalagahadeniyawatta	do.	do.	4	1 38
Preliminary plan 5,486.					
12739	Galpottahena	Uda Aperekka	Citronella garden	2	0 17
12740	Do.	do.	do.	0	2 13
12755	Alakolaliyaddeatmaga	do.	do.	1	0 38
12763	Balahamullehena	do.	Chena	1	2 35
12768	Kurunduhena	do.	Citronella garden	1	1 8
Preliminary plan 5,633.					
13448	Paragahahena	Baberenda	Citronella garden	2	0 28
Preliminary plan 5,644.					
13474	Wewahena	Baberenda	Jungle	2	0 23
13476	Bewumehena or Ganimehena	do.	Garden	1	0 20
Preliminary plan 5,648.					
13519	Medakuttiyehena	Dandeniya	Garden	0	3 39
13520	Gahalakola-ara-atmaga	do.	do.	2	0 20
Preliminary plan 5,814.					
14233	Henegedara Kahatagahahena	Diyagaha	Garden and scrub	2	0 15
14234	Do.	do.	Garden and jungle	9	0 32
Preliminary plan 5,862.					
14590	Karandahena	Batigama	Chena	4	2 24
Preliminary plan 5,985.					
15178	Ukgodahena	Palle Aperekka	Garden	0	2 15
Preliminary plan 6,206.					
16312	Elhenawaladeniya	Epitakaduwa	Paddy field	4	0 0
Preliminary plan 6,220.					
16361	Kurunduhena	Dandeniya	Chena	2	0 6

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
R. W. LEYERS,  
Acting Colonial Secretary.



No. 1,257, S. P.

විෂි 1902 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ

මහසෙත්තකාරිඤ්ජනනාත්මයෙහි කන්තෝරුවේදිය.

දකුණු දිසාවේ මාතර පලාතේ උපළච්ඡන්දනාත්මයෙහි විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩු මුද්‍රා හිමියන්වල ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 17 වෙනි දින වූ බදුද දවල් 10 මාතර කම්බේරියෙහි වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබොවිපත්තුව කොමිසියෙහි පිහිටා තිබෙන විෂිකැබලි 41ක්.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
			ආ. රු. ප.	
<b>සිතියම 5,398.</b>				
12120	කොළඹගේන	උරුවමුව	භේන	1 0 0
12140	ගහලකොලආරේආත්මග නොකොත් දන්ගහගේන	එම	එම	1 1 24
12140	එම	එම	එම	0 0 18
12173	මහගේන	එම	එම	6 0 4
<b>සිතියම 5,477.</b>				
12642	ඉහලවැවේ ආත්මග	කඩවැද්දුව	වත්ත	2 0 36
12643	එම	එම	එම	2 0 23
12647	එම	එම	බැද්ද	0 1 27
12648	එම	එම	වත්ත	1 1 2
12649	එම	එම	එම	1 3 12
12651	එම	එම	එම	2 1 36
12652	තිවලේගේන	එම	එම	8 0 20
12653	එම	එම	එම	3 2 12
12660	ඇටඹගහගේන	එම	එම	2 3 28
R 593	පිල්ලේගේන නොකොත් වවුල්ලේ ගේන	එම	එම	1 3 37
S 593	අසමේදගන්ගේන නොකොත් වවුල්ලේගේන	එම	එම	3 2 21
11661	අසමේදගන්ගේන	එම	එම	1 2 8
12662	එම	එම	එම	3 0 29
12663	රත්දෙහියගේවත්ත	එම	එම	0 1 23
12664	වාහිගේවත්ත	එම	එම	0 3 4
12665	ක්ෂේත්‍රගහගේන නොකොත් ඇටඹගහගේන	එම	බැද්ද	0 1 30
12666	එම	එම	වත්ත	0 3 35
12667	එම	එම	බැද්ද	2 3 20
12668	අනිබාලලමයාගේවත්ත	එම	වත්ත	1 0 19
<b>සිතියම 5,484.</b>				
12717	කැටකාලගහගේන නොකොත් ගොරෙකගහගේන	උඩඅපරක්ක	භේන	5 1 11
12718	කැටකාලගහගේනදෙහියෙආත්මග	එම	එම	4 1 38
<b>සිතියම 5,486.</b>				
12739	ගල්පොත්තේගේන	උඩඅපරක්ක	පැහැරී වත්ත	2 0 17
12740	එම	එම	එම	0 2 18
12755	අලකොලලියද්දේආත්මග	එම	එම	1 0 38
12763	බලහමුල්ලේගේන	එම	භේන	1 2 35
12768	කුරුදුගේන	එම	පැහැරී වත්ත	1 1 8
<b>සිතියම 5,633.</b>				
13448	පරගහගේන	බබරැන්ද	එම	2 0 28
<b>සිතියම 5,644.</b>				
13474	මැවගේන	බබරැන්ද	බැද්ද	2 0 23
13476	මැවුමගේන නොකොත් ගන්ඉමේගේන	එම	වත්ත	1 0 20
<b>සිතියම 5,648.</b>				
13519	මැදකුච්චියෙගේන	දන්දෙහිය	එම	0 3 39
13520	ගහලකොලආරේආත්මග	එම	එම	2 0 20
<b>සිතියම 5,814.</b>				
14233	භේගේගෙදර කහටගහ	දියාගහ	වත්ත සහ පුළු බැද්ද	2 0 15
14234	එම	එම	වත්ත සහ බැද්ද	9 0 32
<b>සිතියම 5,862.</b>				
14590	කරන්දොන්න	බහිගම	භේන	4 2 24
<b>සිතියම 5,985.</b>				
15178	උක්ගොඩගේන	පල්ලේඅපරක්ක	වත්ත	0 2 15
<b>සිතියම 6,206.</b>				
16312	ඇල්ගේගේවලදෙහිය	එපිටකඩුව	කුමුර	4 0 0
<b>සිතියම 6,220.</b>				
16361	කුරුදුගේන	දන්දෙහිය	භේන	2 0 6

කන්තෝරුව මිල ආක්කරේට රුපියල් 10෧෪ සිට 100 දක්වා ඉඩමේ හැරියට.

මෙම ඉඩම්ගැනුණු වැඩිදුර කාරණා සර්වේශ්වර්ඡනරේඡ්ජනනාත්මයෙහිදී, විකිණීමේ කොන්දේසි ගැන මාතර උපළච්ඡන්දනාත්මයෙහිදී දැනගන්නට පුළුවන.

ගරුකර උකුමානත්වකන්සෙහි ආඥාවලෙස,  
ආර්. ඩබ්ලිව්. ආඩ්වර්ස්,  
වැඩබලන මහසෙත්තකාරිඤ්ජනනාත්මයෙහි.

No. 1,258, S. P.

Colonial Secretary's Office,  
Colombo, July 24, 1902.

ON Monday, September 15, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Akuressa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-three allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 608. Village.	Description.	Extent.	
				A.	R. P.
4631	Kebellagahaudumullekorotuwa	Gallala	Garden	1	0 0
4634	Bandarahena	do.	do.	4	0 21
J 469	Yaddelugewatta	Preliminary plan 1,088. Warakapitiya	Garden	3	3 29
S 469	Do.	do.	do.	0	2 28
T 469	Do.	do.	do.	1	1 17
W 469	Do.	do.	do.	0	3 4
X 469	Do.	do.	do.	0	2 27
10641	Attikkagahahena	Preliminary plan 1,352. Nape	Jungle	8	0 12
10645	Do.	do.	do.	2	0 27
836	Bandarawiladuwa	Preliminary plan 1,566. Warakapitiya	Low jungle	0	2 37
4587	Achcharigewattedeniya	Preliminary plan 1,917. Porambakananke	Deniya	0	1 51
4589	Kongahamulledeniya	do.	do.	0	1 29
4590	Kongahamullekumbura	do.	do.	0	0 17
4598	Lunukotnagodawatta	do.	Old garden	0	0 36
A 165	Pallewatta	do.	do.	1	5
3409	Maduramukalanehena	Preliminary plan 2,295. Maramba	Chena	10	2 24
3410	Maduramukalana	do.	Forest and chena	10	1 35
3411	Do.	do.	Forest	9	2 36
4961	Yakdagodadeniya	Preliminary plan 2,646 Porambakananke	Deniya	0	0 10
4962	Pillaliyadda	do.	do.	0	0 9
8161	Labuwelhenedeniya	Preliminary plan 3,474. Manikgoda	Deniya	1	5 0
9831	Mahahena	Preliminary plan 3,946. Kokmaduwa	Jungle	0	3 31
9841	Do.	do.	do.	1	0 30
11213	Pitawilahena or Elamnlahena	Preliminary plan 4,282. Diyalape	Chena	21	0 25
11217	Kirimetimullehena	do.	do.	11	3 28
O 540	Polinduwahena	Preliminary plan 4,858. Malimada	Citronella garden	0	0 21
P 540	Do.	do.	do.	0	0 24
R 540	Do.	do.	do.	0	0 33
T 540	Do.	do.	do.	0	0 33
B 541	Deniyawatta	do.	Garden	1	0 8
H 541	Etaweldeniyawatta	do.	do.	0	1 4
13868	Peralandehena	do.	Citronella garden	0	1 15
13880	Maragahahena	do.	do.	42	3 8
13884	Delkokarundeniya or Maragahadeniya	do.	Deniya	0	0 33
14030	Goyiralagedeniyahena	Preliminary plan 4,903. Henagama	Citronella garden	0	1 26
14032	Galmuttewehena	Paraduwa	Chena	47	2 38
14036	Kekunagahawelahena	do.	Citronella garden	0	0 14
K 575	Mederiwattekumbureatmaga	Preliminary plan 5,175. Kohugoda	Atmaga	0	1 22
L 575	Do.	do.	do.	0	0 29
T 575	Pallepelapekanatta	Maliduwa	Chena	1	1 26
U 575	Do.	do.	do.	1	2 3
V 575	Urawalakanatta	Bopitiya	Low jungle	5	1 10
11178	Hathhaulhenedeniyakuttuwa	Preliminary plan 5,202. Ganhela	Cleared land	0	2 7
S 578	Wattagawadeniyeatmaga	Preliminary plan 5,222. Eramudugoda	Atmaga	0	1 33
11307	Shoupala or Balamadaitena	do.	Patana	1	3 6
11315	Panumoramukalana	do.	Forest	97	0 31
C 579	Galmullewatta	do.	Citronella garden	2	2 22
11318	Balimadutenne	do.	do.	0	0 24
11322	Etamabagahadeniya	do.	Paddy field	0	0 28
B 580	Batalawatta or Ambagahatennewatta	Preliminary plan 5,228. Ehalape	Citronella garden	0	1 33
C 580	Do.	do.	do.	0	0 11
D 580	Do.	do.	do.	0	0 13

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
11353	Puswelhenadeniya	Preliminary plan 5,230. Ganhela	Paddy field	3 1 0

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
R. W. LEVRS,  
Acting Colonial Secretary.

No. 1,258, S. P.

වෂ් 1902 ජූලි මස 24 වෙනි දින කොළඹ  
මහසෙනෙට්ටු ජනරජයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපර්ජනකරකාන්තේ විසිව මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක දොඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ් 1902 ජූලි මස 15 වෙනි දිනට මස 15 වෙනි දිනට පසු දවල් 1 ව ආකාරයේ කාලයේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගමකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 54ක්.

සිතියම 608.

කො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහක. අ. ර. ප.
4631	කැබැල්ලකගලවුල්ලේ කොරවුටු	ගල්ලල	වත්ත	1 0 0
4634	බන්ධරසේන	එම	එම	1 0 21
J 469	ගද්දෙහිසේවත්ත	සිතියම 1,088. වරකාපිඵල	වත්ත	3 3 29
S 469	එම	එම	එම	0 2 28
T 469	එම	එම	එම	1 1 17
W 469	එම	එම	එම	0 3 4
X 469	එම	එම	එම	0 2 27
10641	අත්තික්කාගසේන	සිතියම 1,352. තාපේ	බැඳ්ද	8 0 12
10645	එම	එම	එම	2 0 27
836	බන්ධරවිලදුව	සිතියම 1,566. වරකාපිඵල	සුළුබැඳ්ද	0 2 37
4587	ආචාරිගේවත්තේදෙනිය	සිතියම 1,917. පෝරම්කනත්තේ	දෙනිය	0 1 31
4589	කෝත්තගමුල්ලේදෙනිය	එම	එම	0 1 29
4590	එම කුඹුර	එම	එම	0 0 17
4598	එනුකොටුවාගොඩවත්ත	එම	පරණ වත්ත	0 0 36
A 165	පල්ලේවත්ත	එම	එම	1 1 3
3409	මදුරමුකලාගේ සේන	සිතියම 2,295. මාරඹ	සේන	10 2 24
3410	මදුරමුකලාග	එම	කැලේ කහ සේන	10 1 35
3411	එම	එම	කැලේ	9 2 36
4961	සන්දගොඩදෙනිය	සිතියම 2,646. පෝරම්කනත්තේ	දෙනිය	0 0 10
4962	පිල්ලලියද්ද	එම	එම	0 0 9
8161	ලඹුවැල්ලේදෙනිය	සිතියම 3,474. මානික්කොඩ	දෙනිය	1 3 0
9831	මහසේන	සිතියම 3,946. කොක්මාදුව	බැඳ්ද	0 3 31
9841	එම	එම	එම	1 0 30
11213	පිට්ටිලසේන කොහොත් ඇලවුලසේන	සිතියම 4,282. දියලපේ	සේන	21 0 25
11217	කිරිමැව්වුල්ලේ සේන	එම	එම	11 3 28
O 540	පොල්ඉත්තුවසේන	සිතියම 4,858. මැලිමඩ	පැහිරිවත්ත	0 0 21
P 540	එම	එම	එම	0 0 24
R 540	එම	එම	එම	0 0 33
T 540	එම	එම	එම	0 0 33
B 541	දෙනියේවත්ත	එම	වත්ත	1 0 8
H 541	ඇටවැල්ලදෙනියේවත්ත	එම	එම	0 1 4
13868	පෙරලන්දේසේන	එම	පැහිරි වත්ත	0 1 15
13880	මාරගසේන	එම	එම	42 3 8
13884	දෙල්කොකාරුවදෙනිය කොහොත් මාරගසේන	එම	දෙනිය	0 0 33
14030	ගොසිරිලසේදෙනියේසේන	සිතියම 4,903. සේනේගම	පැහිරි වත්ත	0 1 26
14032	ගල්ලුක්කැව්වේසේන	පරදුව	සේන	47 2 38
14036	කැකුගසවෙලසේන	එම	පැහිරි වත්ත	0 0 14

කො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මගස. අ. රු. ප.
		සිතියම 5,175.		
K 575	මෙදේරිවත්තේකුමුරේඅත්මග	කොහුගොඩ	අත්මග	0 1 22
L 575	එම	එම	එම	0 0 29
T 575	පල්ලේපැලපෙකකන්න	මලිදුව	පෙක	1 1 26
U 575	එම	එම	එම	1 2 3
V 575	උරවල්ලාකකන්න	බෝපිටිග	සුඵබැද්ද	5 1 10
		සිතියම 5,202.		
11178	ගත්තවුල්පේතේදෙකියේ කුට්ටුව	ගත්තල	එලිකරපු හිම	0 2 7
		සිතියම 5,222.		
S 578	වත්තගාමාදෙකියේඅත්මග	එරවුදුගොඩ	අත්මග	0 1 33
11307	කොහොත්පල කොහොත්			
	බලමඩකැන්න	එම	පහන	1 3 6
11315	පහුමොරවුකලාන	එම	කැලේ	97 0 31
C 579	ගල්වුල්ලේවත්ත	එම	පැහිරි වත්ත	2 2 22
11318	බලිමඩුකැන්න	එම	එම	0 0 24
11322	ඇටඹගගදෙකිය	එම	කුමුර	0 0 28
		සිතියම 5,228.		
B 580	බකලවත්ත කොහොත් අඹගකකැන්නවත්ත	ඇකැලපේ	පැහිරි වත්ත	0 1 33
C 580	එම	එම	එම	0 0 11
D 580	එම	එම	එම	0 0 13
		සිතියම 5,230.		
11353	පුස්වැල්පේතේදෙකිය	ගත්තල	කුමුර	3 1 0

තක්සේරු මිල අක්කරේට රුපියල 10යේ සිට 100 දක්වා ඉඩමේ කැපීමට.

මෙම ඉඩම් කැණී වැඩිදුර කාරණා සර්වේචර්කතරුලුත්තාන්තේතෙත්තේද, විකිනීමේ කොන්දේසි කැණී මාතර උපළේත්තලුත්තාන්තේතෙත්තේද දකගත්ව පුළුවන.

ගරුකර උතුමාගත්වකත්තේතේ අභාවලෙග,

ආර්. ඩබ්ලිව්. අබ්බේරත්න,  
වැඩබලන මහාසෙක්‍රයාරිස් වමිග.

No. 1,259, s. p.

Colonial Secretary's Office,  
Colombo, July 24, 1902.

ON Wednesday, October 15, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at the Morawaka Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
5	Talgasdeniya	Pitabeddara	Deniya	0	3	20
7	Medagodaokanda	do.	Chena	0	1	0
11	Andikandehena	do.	do.	4	3	8
Cadastral preliminary plan 6.						
13A	Paranawattahena	Gorakawala	Chena	4	0	10
32A	Pallakanda	do.	do.	48	2	5
Cadastral preliminary plan 5.						
Cadastral preliminary plan 8.						
64	Madilahena	Kaduruwana	Chena	1	1	14
65	Wadadeniyahena, &c.	do.	do.	3	2	20
65A	Do.	do.	do.	0	3	27
65B	Do.	do.	do.	1	1	0
66A	Heenpanwiladeniya	do.	do.	1	3	0
73	Bemmagawahena	do.	do.	16	2	6
76	Do.	do.	do.	5	1	9
1	Kirimetiwalahena, Jampattahena	do.	do.	22	0	30
6	Eramudugahaliyadda	do.	Paddy field	0	2	37
10	Kowilagodahena	do.	Citronella	3	0	14
12	Kowilagodadeniya	do.	Deniya	5	3	10
14	Do.	do.	do.	0	3	1
16	Kowilagodahena	do.	Chena	7	2	27
18	Do.	do.	—	15	2	10
Cadastral preliminary plan 12.						
7	Katuimbulehena	Siyambalagoda	Chena	7	3	11

Upset price,—Rs. 10 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,259, S. P.

1902 සඳු පුලි 21 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ එරත්තලය නාමයෙන් විසින් වෙහි පහත ගඳුකන්වෙහි ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වර්ෂ 1902 සඳු මස කන්තෝරුව මස 15 වෙනි දිනවූ බඳු දවල් 18 මොරවක නානාගමේදී වෙන්දේසිකර විකුණුවට ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවක කන්තෝරුවේ කොඩාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 20.

Cadastral P. Plan No. 6.

කො.	ඉඩමේ නම.	ගමේ නම.	අක්ෂර.	මහත.
				අ. ර. ස.
5	සල්ගස්දෙණිය	පිටබැද්දර	දෙණිය	0 3 20
7	ම. ද. ගොඩකන්ද	එම	සේන	0 1 0
11	අන්දිකන්දගේන	එම	එම	4 3 8

Cadastral P. Plan No. 5.

13A	පරනවත්තගේන	කොරකවල	සේන	4 0 10
32A	පල්ලකන්ද	එම	එම	48 2 5

Cadastral P. Plan No. 8.

64	මැහිල්ලගේන	කඳුරුවාන	එම	1 1 14
65	වඩදෙනියගේන, නවත්	එම	එම	3 2 20
65A	එම	එම	එම	0 3 27
65B	එම	එම	එම	1 1 0
66A	හිත්පත්විලදෙනිය	එම	එම	1 3 0
73	බැමිංගාවගේන	එම	එම	16 2 6
76	එම	එම	එම	5 1 9
1	කිරිමැව්වලගේන, ජම්පත්ත	එම	එම	22 0 30
6	එරවුදුගකලියද්ද	එම	කුඹුර	0 2 37
10	කොවිලගොඩගේන	එම	පැහැරි සේන	3 0 14
12	කොවිලගොඩදෙනිය	එම	දෙණිය	5 3 10
14	එම	එම	එම	0 3 1
16	කොවිලගොඩගේන	එම	සේන	7 2 27
18	එම	එම	—	15 2 10

Cadastral P. Plan No. 12.

7	කවුඉඹුලගේන	සීගලගොඩ	සේන	7 3 11
---	------------	---------	-----	--------

කන්තෝරු මිල අක්කරේට් රූපියල් 10ක දක්වා ඉඩමේ හැපි හැපියට.

වෙම ඉඩම් ගැණ මැහිල්ල කාරණා සර්වේචාර්පනාධිපතිවරයාගේ කන්තෝරුවේදී, විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපඑරත්තලය නාමයෙන් ගෙදෙනවා දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතන්සේගේ ආඥාවලට,  
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩබලන මහසෙනසුනාධිපතිවරයා.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 890, E. P.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1902.

ON Wednesday, September 10, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,935.—Chammanturai pattu.

Lot	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	Upset Price per Acre.
					A. R. P.	Rs. c.
87479	Chavalakkadai	V. Kanapati	Crown	Jungle land	3 3 4	10 0
Preliminary plan 2,892.						
87353	Akkilaveli	General sale	Crown	Jungle land	20 3 24	10 0
87354	Do.	do.	do.	do.	1 2 6	10 0
Preliminary plan 2,944.—Manmunai pattu.						
87508	Ampilanturai	K. Kantavannan	Crown	Jungle land	5 0 28	10 0
Preliminary plan 2,967.						
87597	Tevelamunai	P. Kasinava	Crown	Encroachment	18 0 28	12 50
87598	Do	S. Umerkatia	do.	Paddy land	13 3 28	12 50
Preliminary plan 2,969.						
87616	Tevelamunai	I. Utumalevvai	Crown	Garden land	1 0 21	12 50

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
87618	Urani	R. Murukan	Preliminary plan 2,970. Crown	Jungle fit for cocoanut	1 0 7-25	10 0
87619	Do.	K. Arunasalem	do.	do.	2 0 39-50	10 0
87642	Tevelamunai	I. Mokamatulevvai	Preliminary plan 2,975. Crown	Paddy land	1 3 0	10 0
87643	Do.	M. K. Ivuralevvai	do.	Encroachment	0 2 8	10 0
87656	Ampilanturai	A. Ismalevvai	Preliminary plan 2,980. Crown	Paddy land	4 1 25	12 50
76212	Panichchaiyadi- madu	P. H. Kantappodi	Preliminary plan 2,399. Crown	Jungle fit for paddy	6 3 0	10 0
76214	Do.	K. Vairamuttu	do.	Encroachment	0 1 33	10 0
76217	Do.	P. Kumaraveli	do.	do.	6 3 20	10 0
76218	Do.	K. Manmunaipodi	do.	do.	4 0 15	10 0
Preliminary plan 2,734.—Koralai pattu.						
77905	Murakkodan- chenai	General sale	Crown	Jungle fit for cocoanut	3 0 7	12 50
77907	Do.	do.	do.	do.	1 0 32	12 50
Preliminary plan 667.—Porativu pattu.						
P 223	Mandur	N. Katiraveli and S. Katirkaman	—	Half-value land	5 3 20	10 0
Preliminary plan 801.—Koralai pattu.						
R 336	Miravodai	I. Mirasaivu	—	Paddy land	12 2 34	—

\* Certificate of quiet possession.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 890, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசம்,  
கொழும்பு, 1902 ம் ஆண்டு ஆகஸ்ட் 22 ந் உ.

1902 ம ஆண்டு புரட்டாசீமாதம் 10 ந் திகதியாகிய புதன் திழைமையிலு மதனையடுத்த நாடகளிலும். முற்பகல் கிழக்கு மாகாணத்தது கவற்சனமேற்று ஏசனறவாகள் தனது ஆபீசில் இதனடியிற் சொல்லப்படமருகுகிற முடிக்குரிய காணித் துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கு விற்பரா.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்தது மட்டக்களப்பு மில்லகிறிச்சிலிருக்கின்றன.

பின்வரும் இலக்கம் 2,935, சமமாந்துறைபற்று. உரிததாளர்—முடி.

இல.	குறிச்சி.	கேள்விக்காரானின் பெயர்.	வீபரம்.	வீசாமை. அ. மு. ப.	தரிப்புவிலை ஏக்கர்துண் றுக்கு. ரூ. ச.
87479	சவளக்கடை	வீ. கணபதி	காட்டுப்பூமி	3 3 4	10 0
பட்டம் 2,892.					
87353	அகசிலாவெளி	பொதவீற்பனவு	ஹெ	20 3 24	10 0
87354	ஹெ	ஹெ	ஹெ	1 2 6	10 0
பட்டம் 2,944, மண்முனைப்பற்று.					
87508	அம்பினாந்துறை	ச. கந்தவண்ணன்	காட்டுப்பூமி	5 0 28	10 0
பட்டம் 2,967.					
87597	தெவ்வாழை	ப. காசினவாவா	கூட்டிப்பிடித்தபூமி	18 0 28	12 50
87598	ஹெ	ச. உமறுகத்தா	வேளாண்மைப்பூமி	13 3 28	12 50
பட்டம் 2,969.					
87616	ஹெ	சி. உதுமாவெவலை	தோட்டப்பூமி	1 0 21	12 50
பட்டம் 2,970, மண்முனைப்பற்று.					
87618	ஊரணி	இ. முருகன்	தென்னைக்கேற்றகாடு	1 0 7-25	10 0
87619	ஹெ	க. அருணாசலம்	ஹெ	2 0 39-50	10 0
பட்டம் 2,975.					
87642	தெவ்வாழை	இ. முகம்மது வெவலை	வேளாண்மைப்பூமி	1 3 0	10 0
87643	ஹெ	மு. க. இவருவெவலை	கூட்டிப்பிடித்த பூமி	0 2 8	10 0
பட்டம் 2,980.					
87656	அம்பினாந்துறை	அ. இலாபாவெவலை	வேளாண்மைப்பூமி	4 1 25	12 50
பட்டம் 2,399.					
76212	பனிச்சையடிமடு	பொ. த. கந்தப்போடி	காடு	6 3 0	10 0
76214	ஹெ	ச. வயிரமுத்து	கூட்டிப்பிடித்த பூமி	0 1 33	10 0
76217	ஹெ	ப. சூமாரவளி	ஹெ	6 3 20	10 0
76218	ஹெ	ச. மணமுனைப்பொடி	ஹெ	4 0 15	10 0
பட்டம் 2,734. கோறளைப்பற்று.					
77905	முரக்கொட்டான் சேனை	பொதவீற்பனவு	தென்னைக்கேற்ற காடு	3 0 7	12 50
77907	ஹெ	ஹெ	ஹெ	1 0 32	12 50

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	விசார. எ. து. பெ.	உக்குதரி ப்புவிசை. ரூ. ச.
P 223	மண்டூர்	பட்ட 667. போரகீவுபற்று. ந. கதிர்வேலியும் ச. கதிர்கா மனும்	அரைவீலைமதிப்புப் பூமி	5 3 20	10 0
R 336	முருவோடை	பட்டம் 801. கோறனைப்பற்று. இ. மீராசாயு	வேளாண்மைப்பூமி	12 2 34	ஆட்சிப்பூமி

இக்காண்களைப்பற்றிய மேலதனமான வினாபரண்களையும் கற்பனைகளை கொந்தீசுகளைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சி ஏசன் துத்தரையவர்களிடம் வினாவியறிந்துகொள்ளலாம்.

மகோத்தமா தவாசுளின து. கட்டளையின்படி,  
ஆ. டவ்ளிய. ஐவொஸ,  
இராசாங்க விசிதரிச வேலைபாயபவ'.

### LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,605, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1902.

ON Monday, September 22, 1902, and the following day, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Haldanduwana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-eight allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	per Acre.	
Q 129	Mohottimulla	Subasinha Arachchige Unguhami	Cocoanut garden	3 2 4	—°	—°
U 129	Do.	G. M. Andris Appuhami	do.	3 0 6	—°	—°
Y 129	Do.	J. M. Karanis Appu	Paddy field	2 0 38	—°	—°
Z 129	Do.	G. M. Andris Appuhami	do.	3 1 13	—°	—°
G 130	Do.	W. A. Davit Fernando	Low jungle	3 1 12	15	—°
I 130	Do.	J. M. Allis Appuhami	Cocoanut garden	4 1 5	—°	—°
J 130	Do.	G. M. Andris Appuhami	Paddy field	2 3 3	—°	—°
V 130	Do.	J. M. Davit Appuhami	Low jungle	2 0 25	—°	—°
C 131	Do.	J. M. Allis Appuhami	do.	1 0 37	15	—°
E 131	Do.	J. M. Karanis Appuhami	Owita	4 1 2	15	—°
F 131	Do.	J. M. Allis Appuhami	Cocoanut garden	2 2 30	—°	—°
G 131	Do.	do.	do.	2 1 25	—°	—°
H 131	Do.	Rankotpedige Sittu	do.	1 2 2	—°	—°
J 131	Do.	Pelis de Silva	Paddy field	1 2 17	—°	—°
K 131	Do.	J. M. Telenis Appu	Cocoanut garden	1 1 1	—°	—°
L 131	Do.	Suse Rodrigo	do.	6 3 25	—°	—°
M 131	Do.	R. D. Abanchiya	do.	3 1 14	—°	—°
N 131	Do.	J. M. Karanis Appuhami	do.	1 2 20	—°	—°
O 131	Do.	J. M. Karanis Appuhami and another	do.	2 0 10	—°	—°
Q 131	Do.	W. Don Pelis Silva	Paddy field	2 2 35	—°	—°
S 131	Do.	do.	do.	6 2 31	—°	—°
T 131	Do.	P. V. Don Francisku and another	do.	3 0 12	—°	—°
X 131	Do.	J. M. Allis Appuhami	Jungle	1 1 35	15	—°
B 132	Do.	K. Janisa	Cocoanut garden	0 3 38	—°	—°
C 132	Do.	L. Isabelhami	do.	2 1 30	—°	—°
F 132	Do.	J. S. Lucas Silva and others	do.	4 1 21	—°	—°
G 132	Do.	Don Pelis Silva	Jungle	6 0 24	—°	—°
H 132	Do.	K. Abaya and another	Cocoanut garden	0 3 36	—°	—°
I 132	Do.	J. M. Karanis Appu	do.	6 2 27	—°	—°
K 132	Do.	J. M. Allis Appu and another	do.	0 2 29	—°	—°
T 132	Do.	Dona Isabelhami and another	do.	3 2 35	—°	—°
V 132	Do.	P. V. Don Francisku Appuhami	Paddy field	2 1 30	—°	—°
A 133	Do.	Don Pelis Silva Annavi	do.	1 3 22	—°	—°
C 133	Do.	J. M. Karnis Appu and another	Cocoanut garden	0 3 15	—°	—°
I 133	Do.	E. Lapi Nachchire	do.	1 2 31	—°	—°
K 133	Do.	J. M. Allis Appuhami	do.	5 3 0	—°	—°
N 133	Do.	Don Andris Appuhami	do.	31 2 30	30	—°
O 133	Do.	P. V. Juanis Caldera and others	do.	0 3 37	—°	—°
P 133	Do.	do.	Paddy field	5 2 21	—°	—°
Q 133	Do.	L. Don Cornelis Appu	Cocoanut garden	6 2 24	—°	—°
2740	Do.	Crown	Jungle	3 2 24	30	—°
2743	Do.	Don Pelis Silva Annavi	Chena	2 2 5	—°	—°

\* Certificate of quiet possession.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
2746	Mohottimulla	Crown	Low jungle	10	3 12	50
2750	Himbotiyawa	do.	do.	3	3 30	50
2754	Do.	do.	High jungle	7	3 22	50
Preliminary plan 2,522.						
11523	Dummanagara	Crown	Paddy field	0	0 35	50
11524	Do.	do.	Threshing floor	0	0 32	50
11525	Do.	do.	Deniya	2	0 7	50
Preliminary plan 2,562.						
11670	Hunderapola	Crown	Paddy	2	3 1	50
11671	Do.	do.	do.	10	1 20	50
11673	Do.	do.	Owita	0	2 32	60
11674	Do.	do.	Chena	16	3 16	40
11675	Do.	do.	Owita	0	2 31	60
11676	Do.	do.	Cocoaunt garden	3	1 36	90
11677	Tulawila	do.	Paddy field	1	3 38	50
11678	Kahatawila	do.	Jungle	1	0 12	30
11679	Do.	do.	Deniya	2	0 0	30
Preliminary plan 297.						
M 112	Bugganpole	Crown	Paddy field	2	1 29	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,  
R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 1,605, N.W. P.

වසම 1902 ක්වු ජුලි මස 22 දින දින කොළඹ

මහසෙනසුනාධිපතිතුමාගේ කන්දොරුවෙහි.

වසම දිසාවේ හලාවත දිස්ත්‍රික්කයේ උපරිපත්කරුන්ගේ මසින් මෙහි පහත සඳහන්වන ගනුබුදු සහ තන ඉඩම් ආණ්ඩු මහ කොන්ත්‍රාත් ප්‍රකාරයට වසම 1902 ක්වු සැප්තැම්බර් මස 22 වෙනි දිනට සලකුණු කර පසු දින දවස 1 වන සැප්තැම්බර් කාණ්ඩයේ වෙන්දේසිකර විකුණනුට නොහොත් මෙම ඉඩම්කරුන්ට මෙසඳහන් වේ.

වසම දිසාවේ හලාවත පලාතේ දකුණු පිටියල්කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කොට්ඨාස 58 කිසියම 355.

කො.	නම.	අයිතිකම් කිසියම.	අත්දැම.	අ. රු. ප.	අත්දැම සහ මිල.
Q 129	මොහොම්මඩ්ලිලි	සුබසිංහආරච්චිගේ උන්ගුණාමි	පොල්වත්ත	3 2 4	—*
U 129	එම	ඒ. ඇම්. අන්දරිස් අප්පුකාමි	එම	3 0 6	—*
Y 129	එම	ඒ. ඇම්. කරනිස් අප්පු	වි කුඹුර	2 0 38	—*
Z 129	එම	ඒ. ඇම්. අන්දරිස් අප්පුකාමි	එම	3 1 13	—*
G 130	එම	ඩබ්ලිව්. ඒ. දැවිත් ප්‍රනාන්දු	උදු කැලාව	3 1 12	15
I 130	එම	ඒ. ඇම්. අල්ලිස් අප්පුකාමි	පොල්වත්ත	4 1 5	—*
J 130	එම	ඒ. ඇම්. අන්දරිස් අප්පුකාමි	වි කුඹුර	2 3 3	—*
V 130	එම	ඒ. ඇම්. දැවිත් අප්පුකාමි	උදු කැලාව	2 0 25	—*
C 131	එම	ඒ. ඇම්. අල්ලිස් අප්පුකාමි	එම	1 0 37	15
E 131	එම	ඒ. ඇම්. කරනිස් අප්පුකාමි	බිවිට	4 1 2	15
F 131	එම	ඒ. ඇම්. අල්ලිස් අප්පුකාමි	පොල්වත්ත	2 2 30	—*
H 131	එම	එම	එම	2 1 25	—*
J 131	එම	රත්කොන්දෙසිගේ පිට්ටා	එම	1 2 2	—*
K 131	එම	පැලිස් ද සිල්වා	වි කුඹුර	1 2 17	—*
L 131	එම	ඒ. ඇම්. කොල්ලිස් අප්පු	පොල් වත්ත	1 1 1	—*
M 131	එම	සුසේ රාදරිග	එම	6 3 25	—*
N 131	එම	ආර්. ඩී. අබරනම්බා	එම	3 1 14	—*
O 131	එම	ඒ. ඇම්. කරනිස් අප්පුකාමි	එම	1 2 20	—*
Q 131	එම	එම සහ කෙනෙක්	එම	2 0 10	—*
S 131	එම	ඩබ්ලිව්. දෙසන් පැලිස් සිල්වා	වි කුඹුර	2 2 35	—*
T 131	එම	එම	එම	6 2 31	—*
X 131	එම	පී. ඩී. දෙසන් ප්‍රනාන්දු සහ කෙනෙක්	එම	3 0 12	—*
B 132	එම	ඒ. ඇම්. අල්ලිස් අප්පුකාමි	කැලාව	1 1 35	15
C 132	එම	කේ. ඒ. නිසා	පොල්වත්ත	0 3 38	—*
F 132	එම	ඇල්. ඉසබෙල්ලාමි	එම	2 1 30	—*
G 132	එම	ඒ. ඇල්. ප්‍රනාන්දු සිල්වා සහ භවත්	එම	4 1 21	—*
H 132	එම	දෙසන් පැලිස් සිල්වා	කැලාව	6 0 24	—*
I 132	එම	කේ. අබයා සහ කෙනෙක්	පොල්වත්ත	0 3 36	—*
K 132	එම	ඒ. ඇම්. කරනිස් අප්පු	එම	6 2 27	—*
T 132	එම	ඒ. ඇම්. අල්ලිස් අප්පු සහ කෙනෙක්	එම	0 2 29	—*
V 132	එම	දෙසන් ඉසබෙල්ලාමි සහ කෙනෙක්	එම	3 2 35	—*
A 133	එම	පී. ඩී. දෙසන් ප්‍රනාන්දු අප්පුකාමි	වි කුඹුර	2 1 30	—*
		දෙසන් පැලිස් සිල්වා	එම	1 3 22	—*

\* නිශ්චල භූමියේ සහතික.



කො.	ගම.	අයිතියට නියමය.	අන්දම.	මිතය.		අක්කර	
				අ. රු. ප.	ප.	යක මිල.	
O 133	මොකොවිවිවුල්ල	ජේ. ඇම. කර්නිස්අප්ප සහ කෙකෙස්	පොල්වත්ත	0	3	15	—*
I 133	එම	ඊ. ලිපිහ විමරේ	එම	1	2	31	—*
K 133	එම	ජේ. ඇම. අලුතිස් අප්පනාමි	එම	5	3	0	—*
N 133	එම	දෙව් අන්දිරිස් අප්පනාමි	එම	31	2	30	30
O 133	එම	පී. ජී. ප්‍රවාතිස් කල්දේරු සහ කෙකෙස්	එම	0	3	27	—*
P 133	එම	එම	වි කුඹුර	5	2	21	—*
Q 133	එම	ඇල්. දෙව් කොර්නෙලියස්අප්ප	පොල්වත්ත	6	2	24	—*
2740	එම	අණ්ඩුව	කැලාව	3	2	24	30
2743	එම	දෙව් පැලිස් සිල්වා අන්ත.ව	සේන	2	2	5	—*
2746	එම	අණ්ඩුව	ලදකැලාව	10	3	12	50
2750	කිම්බාටියාව	එම	එම	3	3	30	50
2754	එම	එම	ලස්කැලාව	7	3	22	50
සියය 2,522.							
11523	දුම්මනඅකාර	එම	විකුඹුර	0	0	35	50
11524	එම	එම	කමත	0	0	32	50
11525	එම	එම	දෙතිය	2	0	7	50
සියය 2,562.							
11670	හුන්දිරපොල	—	විකුඹුර	2	3	1	50
11671	එම	—	එම	10	1	20	50
11673	එම	—	ඔව්ව	0	2	32	60
11674	එම	—	සේන	16	3	16	40
11675	එම	—	ඔව්ව	0	2	31	60
11676	එම	—	පොල්වත්ත	3	1	36	90
11677	තුලාපොල	—	විකුඹුර	1	3	38	50
11678	කකවිල	—	කැලාව	1	0	12	30
11679	එම	—	දෙතිය	2	0	0	30
සියය 297.							
M 112	මුත්තන්පොල	අණ්ඩුව	විකුඹුර	2	1	29	10

\* තීන්තුව භුක්තියේ ගතවිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනානුකූලව තොරතුරු සැපයීමට, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර දිසාවේ සලාචක උපදේශනලේඛනානුකූලව දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවතවත්තේගේ අඟුට ලෙස,

අර්. ඩබ්ලිව්. අයිවර්ස්,  
වැඩිමිලක මහායෙකුකාරිස් මමිත

No. 1,606, N.W. P.

Colonial Secretary's Office,  
Colombo, July 28, 1902.

ON Wednesday, September 24, 1902, at 1 P.M., the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Preliminary plan 1,315. Claimant—Crown.		Upset Price per Acre.	
				Extent.	Rs.		
				A.	R.	P.	
6892	Karikatta	Crown	Plain	26	1	36	10
6893	Do.	do.	Jow jungle	30	0	34	10
6894	Do.	do.	Plain	15	2	36	10
6895	Do.	do.	Plain and low jungle	15	3	28	10
6896	Do.	do.	Plain	11	0	39	10
6897	Do.	do.	Low jungle	11	2	31	10
6898	Do.	do.	Plain	14	2	37	10
6899	Do.	do.	Plain and low jungle	17	2	18	10
6900	Do.	do.	Plain	16	3	23	10
6902	Do.	do.	Jungle and plain	15	1	35	10

Preliminary plan 94.

455	Arachchiviln	Crown	Jungle	25	3	0	15
459	Do.	do.	do.	25	3	0	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command,

E. W. IEVERS,  
Acting Colonial Secretary.



LAND SALES IN THE PROVINCE OF UVA.

No. 543, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, July 25, 1902.

ON Tuesday, September 16, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighteen allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 822. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
2865	Pangaragammana in Bintenna korale of Bintenna	Meegahamullayaya	Chena	4	0 14
2865A	Do.	do.	do.	4	1 22
2865B	Do.	do.	do.	4	0 31
2865C	Do.	do.	do.	5	0 0
2865D	Do.	do.	do.	5	1 0
2866	Do.	do.	do.	2	3 0
2868	Do.	Meegahamullewatta	do.	7	1 20
2869	Do.	do.	do.	6	2 16

Preliminary plan 884. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
3067	Indalgashena in Mahapalata korale of Udukinda	Battawalapatana	Patana	0	0 15
3068	Do.	do.	do.	0	0 18
3069	Do.	do.	do.	0	0 18
3070	Do.	do.	do.	0	0 22
3071	Do.	do.	do.	0	0 24
3072	Do.	do.	do.	0	0 18

Preliminary plan 896. Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
3111	Perakettiya in Dehiwinipalata korale of Udukinda	Ensalbaddehena	Chena	0	3 2
3116	Do.	do.	do.	0	0 24
Q 95	Do.	Ensalbaddekumbura	Field	0	0 12
R 95	Do.	Ensalbaddehena	Chena	0	1 3

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 543, P. OF U.

වම් 1902 ක්වු ජූලි මස 25 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ එජන්තලයන්ගේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බර් මස 16 වෙනි දිනකදී අගනරුවාදු පස්වරු 1 ව බදු එ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට හෝ මේරුවකරනට යෙදෙනවා ඇත.

උතුරු දිසාවේ බදු එ පලාගේ කොමිසාරිස් පිහිටිවන බිම්කැබලි 18ක්.

සිතියම 822. අයිතිකම් කිහිපයා—ආණ්ඩුව.

අක්කරයකට

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. ලංසුව.	
				අ. රු. ප.	රු.
2865	විත්තැන්නේ විත්තැන්නකෝරළ පහරගමමහ	මහනවුල්ලේයාග	හේන	4	0 14 10
2865A	එම	එම	එම	4	1 22 10
2865B	එම	එම	එම	4	0 31 10
2865C	එම	එම	එම	5	0 0 10
2865D	එම	එම	එම	5	1 0 10
2866	එම	එම	එම	2	3 0 10
2868	එම	මහනවුල්ලේවත්ත	එම	7	1 20 10
2869	එම	එම	එම	6	2 16 10

සිතියම 884.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
3067	උඩුකිඳු මහපලාකකෝරළ ඉදල්ගස්ගහ	බට්ටිවලපහන	පහන	0	0 15 10
3068	එම	එම	එම	0	0 18 10
3069	එම	එම	එම	0	0 18 10
3070	එම	එම	එම	0	0 22 10
3071	එම	එම	එම	0	0 24 10
3072	එම	එම	එම	0	0 18 10

නො.	ගම.	ඉඩමේ නම.	අයදුම.	අක්කරයන්හි	
				මහත.	ලැපුම්.
				අ. රු. ප.	රු.
3111	ලුණිද දෙහිවිනිලලානකන්	සිතියම 896.			
	රලේ පෙරකැවිම	එක්සල්බැඳිදේවෙන	සෙන	0 3 2	10
3116	එම	එම	එම	0 0 24	10
Q 95	එම	එක්සල්බැඳිදේකුඹුර	කුඹුර	0 0 12	10
R 95	එම	එක්සල්බැඳිදේවෙන	සෙන	0 1 3	10

මෙම ඉඩම් හැර වැඩිදුර කාරණා සර්වේචර්තනලේඛනාත්මකවද, විකිණීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා උදව්දායම් ආණ්ඩුවේ ඒකසලකාස්වනාත්මකවද දැනගන්නට පුළුවන.

සරුහර ලකුමානස්වකස්වනාත්මකවද ආණ්ඩු ලෙස,  
ආර්. ඩබ්ලිව්. අසිමරස්,  
වැඩබලන මහලේකුකාරිය වර්මා.

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA**

No. 425, P. OF S. Colonial Secretary's Office, Colombo, July 17, 1902.

ON Tuesday, September 16, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty allotments of land situated in the Kolonna korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
M 594	Ritigabahena	J. M. Kiri Banda and others (Crown)	Jungle	6	0 28	15
858	Hapuarachchigewatta	Preliminary plan 859. Village—Diyapota. Crown	Chena	1	2 2	10
859	Do.	do.	do.	9	1 0	10
F 447	Mylagahakumbura	Preliminary plan 8,067. Village—Walalgoda. Crown	Chena and field	2	3 6	10
4029	Idamakumbura	Preliminary plan 3,082. Village—Walalgoda. Crown	Chena	2	3 15	10*
4032	A portion of Wattagawa-henyaya	do.	do.	0	2 36	10*
4033	Do.	do.	do.	1	0 33	10*
4034	Do.	do.	do.	1	0 30	10*
4035	Do.	do.	Chena and jungle	1	1 29	10*
4036	Do.	do.	do.	1	3 0	10*
4037	Do.	do.	do.	1	1 0	10*
4038	Do.	do.	Jungle	1	1 3	10*
4039	Do.	do.	Chena and jungle	1	2 20	10*
4040	Do.	do.	Jungle	6	2 16	10*
4041	Do.	do.	do.	1	1 12	10*
4042	Do.	do.	do.	1	1 2	10*
4043	Wattagawahenyaya	do.	do.	1	1 16	10*
4044	Do.	do.	do.	1	3 21	10*
4045	Do.	do.	do.	1	2 7	10*
4046	Do.	do.	do.	1	1 13	10*
4047	Do.	do.	do.	1	2 13	10*
4048	Do.	do.	do.	1	2 12	10*
4049	Do.	do.	do.	1	2 39	10*
4050	Do.	do.	do.	1	1 22	10*
4051	Do.	do.	do.	1	1 13	10*
4052	Do.	do.	do.	1	0 34	10*
4053	Do.	do.	do.	1	1 28	10*
4054	Do.	do.	do.	1	1 12	10*
4055	Do.	do.	do.	1	3 33	10*
4056	Do.	do.	do.	1	1 35	10*
4057	Do.	do.	do.	1	1 10	10*
4058	Do.	do.	do.	0	2 12	10*
4059	Do.	do.	do.	1	2 17	10*
4060	Do.	do.	do.	1	2 23	10*
4061	Do.	do.	do.	1	2 10	10*
4062	Do.	do.	do.	0	3 11	10*

\* These lands will be sold under Sir Henry Ward's Minute.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
4065	Siyambala-atta	Crown	Chena and patana	2 1 33	10*
4073	Baddiwala	do.	Chena	4 0 34	10*
4078	Wattagawahenyaya	do.	Jungle	1 0 33	10*

\*These lands will be sold under Sir Henry Ward's Minute.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,  
R. W. IEVERS,  
Acting Colonial Secretary.

No. 425, P. OF S.

වම් 1902 ක්වු ජූලි මස 17 වෙනි දින කොලොම්  
මහසෙත්තුවාරිස්ලන්තාන්සේගේ කන්තෝරුවේදිස.

සබරගමු දිසාවේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බ් මස 16 වෙනි දිනවූ අනෙරුවාද, පස්වරු 1ට රත්නපුරේ කවිචේරියේදි වෙන් දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුරේ පලාතේ කොලොන්තාකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 4,285. ගම—කොලොන්ත.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	අක්කරයක මිලගණන.	
				මහත. අ. රු. ප.	රු.
M 594	රිච්ගහසෙන	වී. ඇම්. කිරිබත්තොසහ නවත් (ආණ්ඩුව) කැලේ		6 0 28	15
K 636	තිප්පොලතැන්න	ආණ්ඩුව සිතියම 4,417. ගම—ඉත්තකන්නද.	හේන	1 0 17	10
858	හපුආරච්චියේවත්ත	ආණ්ඩුව	හේන	1 2 2	10
859	එම	එම	එම	9 1 0	10
F 447	මසිලගහකුඹුර	ආණ්ඩුව සිතියම 8,067. ගම—වලල්ගොඩ.	හේන සහ කුඹුර	2 3 6	10
4029	ඉඩමකුඹුර	ආණ්ඩුව	හේන	2 3 15	10*
4032	වත්තගාවාහේන්සාය				
	පාගුවක්	එම	එම	0 2 36	10*
4033	එම	එම	එම	1 0 33	10*
4034	එම	එම	එම	1 0 30	10*
4035	එම	එම	එම සහ කැලේ	1 1 29	10*
4036	එම	එම	එම	1 3 0	10*
4037	එම	එම	එම	1 1 0	10*
4038	එම	එම	කැලේ	1 1 3	10*
4039	එම	එම	හේන සහ කැලේ	1 2 20	10*
4040	එම	එම	කැලේ	6 2 16	10*
4041	එම	එම	එම	1 1 12	10*
4042	එම	එම	එම	1 1 2	10*
4043	වත්තගාවාහේන්සාය	එම	එම	1 1 16	10*
4044	එම	එම	එම	1 3 21	10*
4045	එම	එම	එම	1 2 7	10*
4046	එම	එම	එම	1 1 13	10*
4047	එම	එම	එම	1 2 13	10*
4048	එම	එම	එම	1 2 12	10*
4049	එම	එම	එම	1 2 39	10
4050	එම	එම	එම	1 1 22	10*
4051	එම	එම	එම	1 1 13	10*
4052	එම	එම	එම	1 0 34	10*
4053	එම	එම	එම	1 1 28	10*
4054	එම	එම	එම	1 1 12	10*
4055	එම	එම	එම	1 3 88	10*
4056	එම	එම	එම	1 1 35	10*
4057	එම	එම	එම	1 1 10	10*
4058	එම	එම	එම	0 2 12	10*
4059	එම	එම	එම	1 2 17	10*
4060	එම	එම	එම	1 2 23	10*
4061	එම	එම	එම	1 2 10	10*
4062	එම	එම	එම	0 3 11	10*
4065	සියම්ලාඅත්ත	එම	හේන සහ පහන	2 1 33	10*
4073	බද්දිවල	එම	හේන	4 0 34	10*
4078	වත්තගාවා හේන්සාය	එම	කැලේ	1 0 33	10*

\* මේ ඉඩම් හැන්රි වෝඩ් උතුමානත්වහන්සේගේ අප්පද්දිමේ නියෝග ප්‍රකාර විකුණනු ලැබේ.

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිසිනිප්පෙරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනිමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහඒජන්තලන්තාන්සේගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර උතුමානත්වහන්සේගේ ආඥාව ලෙස,

ආර්. ඩබ්ලිව්. අසිවරස්,  
වැඩබලන මහසෙත්තුවාරිස් විමස.

No. 426, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1902.

ON Tuesday, September 9, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 504. Village—Pallekanda, Meda korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
1295	Bagedurayagearawahena	Crown	Chena	1	3 2	10
1296	Do.	do.	do	0	0 38	10
7129	Kiribatgalagewatta	Crown	Degediyane	4	2 28	10
322	Medakirrelewelamukalana	Crown	Mukalana	7	3 0	20
6136	Panapitiyemukalana	Crown	Mukalana	4	3 3	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 426, P. OF S.

වම් 1902 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ මහසෙනෙහිකාරිස්ලාන්තාන්සේසේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ එස්තැබ්ලිෂ්මන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු සැප්තැම්බර් මස 9 වෙනි දිනට අහසරුවාද, පස්වරු 1ට රත්නපුරේ කව්වේරිසේදී වෙන්දේසි කර විකුණනට සූදානම් වූයේය.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ පිහිටා තිබෙන බිම්කැබලි 7.

සිතියම 504. ගම—පල්ලෙකන්ද, මැදකෝරලය.

කො.	ඉඩමේ නම.	අයිතිකම කිසිනො.	අන්දම.	මහත.		අක්කර
				අ.	රු. ප.	යක මිල.
1295	බණ්ඩුරසායේ අරවමේන	ආණ්ඩුව	චන්ද	1	3 2	10
1296	එම	එම	එම	0	0 38	10
7129	කිරිබත්ගලගේවත්ත	ආණ්ඩුව	දෙගඩියාන	4	2 28	10
322	මැදකිරිලේවෙලමුකලාන	ආණ්ඩුව	මුකලාන	7	3 0	20
6136	පනාපිටියේ කලාන	ආණ්ඩුව	මුකලාන	4	3 3	15

ඉම් ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුන්ට දෙපාර්තමේන්තුවේ ප්‍රධානාධිකාරියන්ට, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහළුස්තැබ්ලිෂ්මන්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර උකුණාකන්වනන්සේසේ ආඥාව ලෙස,

ආර්. ඩබ්ල්යු. අක්වර්ස්,  
වැඩබලන මහසෙනෙහිකාරිස් වම්ස.

No. 427, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1902.

ON Tuesday, September 2, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 820. Village—Kandangoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
O 101	Kandangodamukalana	Crown	Jungle	4	2 32	20
Q 124	Etakekunenemukalana	M. Mohottihami and others	Forest	6	2 1	50
R 124	Do.	do.	do.	0	2 14	20
S 124	Hatangepanguwewatta	K. K. Mohottihami and others	Forest	1	3 19	30
2837	Weraniyagodawattehena	do.	do.	18	1 0	50
2838	Beliatteimagawahena	do.	Mukalana	8	3 0	10
2843	Pahalagedarawattehena	P. Adasia and Adonchiya	Chena	3	2 10	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

R. W. LEVERS,  
Acting Colonial Secretary.

No. 427, P. OF S.

විෂි 1902 සවු ජූලි මස 22 වෙනි දින කොළඹ මහජනකාර්යාලයේ කන්දෙහිදී.

සබරගමු දිසාවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 සවු ජූලි මස 2 වෙනි දිනදී අහරුවාද, පස්වරු එකට රත්නපුරේ කවිචේරියේදී මෙන් දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ කුරුවිටකෝරලේ පිහිටා තිබෙන ඛේකැබෙලි 7ක්. සිතියම 820. ගම—කන්දෙහි.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහත. අ. රු. ප.	අත්කරගත වන්නාගේ රු.
O 101	කන්දෙහිගොඩමුකලාන	ආණ්ඩුව සිතියම 1,028. ගම—පුරුද්දව.	කැලෑව	4 2 32	20
Q 124	ඇටකැකුණේගේගේ මුකලාන	ඇම්. මොහොමඩ් විහාරි සහ තවත්	මුකලාන	6 2 1	50
R 124	එම	සිතියම 1,031. ගම—ගලුකගම.	එම	0 2 14	20
S 124	සහන්ගෙපන්ගුණේවත්ත	කේ. ඇම්. මොහොමඩ් විහාරි සහ තවත් අය	එම	1 3 19	30
2837	වැරනියගොඩවත්තේගේගේ	එම	එම	18 1 0	50
2838	බෙලිඅත්තේගුණේවත්ත	එම	එම	8 3 0	10
2843	පහලගඳුරවත්තේගේගේ	සිතියම 1,034. ගම—කැටලියන්පල්ල. පි. අදසිය සහ අදෙන්නිය	ගේගේ	3 2 10	30

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සුදුරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ ආණ්ඩුවේ මහඒජන්තවරයාගේගෙන්ද දැනගත්ව පුළුවන.

ගැහැර උතුමානන්වකන්ගේගේ ආඥාවලට, ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, වැඩිමලන මහජනකාර්යාලයේ.

No. 428, P. OF S.

Colonial Secretary's Office, Colombo, July 24, 1902.

ON Wednesday, September 24, 1902, at 12 noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at the Balangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-three allotments of land situated in the Kadawata and Meda korales of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 2,649. Village—Galagama, Kadawata korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
237	Mahagamayawattehena	Crown	Chena and forest	4	1 30	15
3996	Kelagahatenna	Preliminary plan 5,035. Crown	Village—Galagama. Landu land	2	2 27	10
315	Budunwelapaboda	Preliminary plan 4,593. Crown	Village—Halpe. Deniya	0	3 2	10
834	Appugewattedarandakelle	Preliminary plan 339. Crown	Village—Nelliwala. High forest	0	1 39	10
510	Bandiarawa	Preliminary plan 246. Crown	Village—Muttettuwegama. Owita	2	1 28	10
823	Ode or Eillanpalla	Preliminary plan 332. Crown	Village—Muttettuwegama. Chena	0	0 34	10
829	Unapanduragawamukalana	Preliminary plan 336. Crown	Village—Kotuwalpola. Mukalana	0	1 36	10
832	Do.	do.	do.	2	2 8	10
542	Uruwelahena	Preliminary plan 255. Crown	Village—Massenna. Degadiyana	1	0 11	15
543	Do.	do.	do.	0	2 13	15
294	Pillearawegodahena	Preliminary plan 503. Crown	Village—Alutnuwara. Chena	0	2 30	10
6126	Godapilleemukalana	Preliminary plan 8,390. Crown	Village—Imbulpe. Jungle	2	2 19	10
6127	Wewa-arawa	do.	Chena	0	2 37	10
6128	Do.	do.	Encroachment	0	0 31	10
9465	Tiriwanakandura	Preliminary plan 4,233. Crown	Village—Tilagama. Chena	3	0 18	10
9466	Tiriwanakanduredaranda	do.	do.	1	0 18	10
9467	Do.	do.	do.	0	0 22	10
2064	Ettrick estate	Preliminary plan 4,844. Crown	Village—Halpe. Encroachment, partly planted with tea	28	1 17	30
1447	Gurungalpotahena	Preliminary plan 552. Crown	Village—Pallekanda, Meda korale. Chena	3	0 14	10
1448	Do.	do.	Threshing floor	0	0 4	10
1449	Do.	do.	Chena	2	2 13	10
1450	Do.	do.	do.	3	0 32	10
1451	Do.	do.	do.	3	1 1	10
1452	Do.	do.	do.	0	3 24	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upper Price
					per Acre. Rs.
7928	Gaddikanda	Preliminary plan 3,651. Crown	Village—Pallekanda. Chena	4 3 30	10
310	Welihissamukulana	Preliminary plan 4,591. Crown	Village—Dehigastalawa. Forest	16 0 0	10
311	Do.	do.	do.	0 2 21	10
316	Kirillagahamadehena	Preliminary plan 4,594. Crown	Village—Kirimetitenna. Forest	4 1 27	20
317	Kendeketiyeheha	do.	do.	4 3 30	20
318	Kirillagahamadehena	do.	Talawa	0 1 21	10
6189	Pattiyakumburearawa	Preliminary plan 8,404. S. D. Mahawalatenna	Village—Uggalkaltota. Garden	0 2 22	25
6190	Do.	do.	do.	0 1 85	25
6191	Do.	do.	do.	0 2 5	25
604	Pannamkandemukulana	Preliminary plan 4,629. Crown	Village—Talangama. Forest	48 2 30	20
6173	Muguneekele	Preliminary plan 8,398. Crown	Village—Medagama. Forest	30 3 20	15
828	Imbulegawakoratuwa	Preliminary plan 335. Crown	Village—Namaneliya. Chena	0 1 1	10
6201	Rutawa	Preliminary plan 8,405. Crown	Village—Bowatta. Land good for paddy	2 0 18	10
2490	Embiliyakumburepillewa wanata	Preliminary plan 885. Crown	Village—Meddekanda. Chena	0 2 13	10
2491	Embiliyakumbura	do.	Field	3 0 40	10
2492	Embiliyakumburepillewa wanata	do.	Chena	0 1 32	10
514	Amunugodahena	Preliminary plan 247. Anadahami (Crown)	Village—Moraula. Chena	1 2 30	10
7208	Honpolatenna	Preliminary plan 2,060. Crown	Village—Aldure. Field	2 0 32	10
7209	Dorakadakumburepaula	do.	do.	0 3 30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,  
R. W. IRVENS,  
Acting Colonial Secretary

No. 428, P. OF S.

විෂි 1902 ක්වු ජුලි මස 24 වෙනි දින කොළඹ

මහනෙලුයාර් ජලාශයේ සාක්කෝරොල් දිසා

මහනෙලු දිසාවේ ජලාශයේ ජලාශයේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව ස්වකීය ඉඩම් ආණ්ඩු නියෝගවලට ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 24 වෙනි දින වූ බඳු දවල් 120 බලාගොඩ නංවන ලදී. මෙහි දෙසිසාර විකුණුව යෙදෙන්නා ඇත.

සබරගමු දිසාවේ රත්නපුරේ පලාතේ සබවන වැද දෙකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 43යි.

සිතියම 2,649. ගම්—ගලගම, සබවනකෝරලේ.

නං.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත් නා.	අන්දම.	මහත. පලා.	පලා.
237	මහනෙලුයාර් ජලාශයේ	ආණ්ඩුව	සේන සහ මුකුලාන	4 1 30	10
3996	සැලගහකැත්ත	සිතියම 5,035. ආණ්ඩුව	ලදුඉඩම	2 2 27	10
315	මුදුන්වෙලපොඩොඩ	සිතියම 4,593. ගම්—ගලපො.	දෙතිස	0 3 2	10
834	අපුසේවන්දෙදැඩිකැල්ල	සිතියම 339. ගම්—නෙල්ලිවල. ආණ්ඩුව	මහමුකුලාන	0 1 39	10
510	බන්දිඅතට	සිතියම 246. ගම්—මුත්තේවෙලිපොඩ. ආණ්ඩුව	බිව්ව	2 1 28	10
823	බිබි තොකොන් ඇල්ලක්කල්ල	සිතියම 332. ආණ්ඩුව	සේන	0 0 34	10
829	ලසපදුරොවා මුකුලාන	සිතියම 336. ගම්—කොටුවල්පොල. ආණ්ඩුව	මුකුලාන	0 1 36	10
832	එම	එම	එම	2 2 8	10



නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිත්තය.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගත මිල. රු.
542	රාජවළල් හේන එම	සිතියම 255. ගම—මස්පෑන්න.	දෙගෙහිතාන	1 0 11	15
543		ආණ්ඩුව එම	එම	0 2 13	15
294	පිල්ලෙඅරුවේගොඩහේන	සිතියම 503. ගම—අළුත්කුචර. ආණ්ඩුව	හේන	0 2 30	10
6126	ගොඩපිල්ලෙ මුකලාන වැවඅරුව එම	සිතියම 8,390. ගම—ඉමුල්පෙ. ආණ්ඩුව	කැලාව	2 2 19	10
6127		එම	හේන	0 2 37	10
6128		එම	ආණ්ඩුවෙන් අල්ලා ගත් කැල්ල		0 0 31
9465	කිරිවානාකඳුර කිරිවානාකඳුරේදරුව එම	සිතියම 4,233. ගම—සිලෝගම. ආණ්ඩුව	හේන	3 0 18	10
9466		එම	එම	1 0 18	10
9467		එම	එම	0 0 22	10
2064	ඇවිරින්නවත්ත	සිතියම 4,844. ගම—කල්පෙ. ආණ්ඩුව	කොටසක් හේ වවා තිබේ	28 1 17	30
1447	ගරුගල්පොකහේන එම	සිතියම 552. ගම—පල්ලෙකන්ද, බැදකෝරලේ. ආණ්ඩුව	හේන	3 0 14	10
1448		එම	කමත	0 0 4	10
1449		එම	හේන	2 2 13	10
1450		එම	එම	3 0 32	10
1451		එම	එම	3 1 1	10
1452		එම	එම	0 3 24	10
7928		ගඹිහිකන්ද	සිතියම 3,651. ගම—පල්ලෙකන්ද. ආණ්ඩුව	එම	4 3 30
310	වැලිබිසාමුකලාන එම	සිතියම 4,591. ආණ්ඩුව	මුකලාන	16 0 0	10
311		එම	එම	0 2 21	10
316	කීර්ල්ලගහමැදහේන කැන්දෙකැටියේහේන කීර්ල්ලගහමැදහේන	සිතියම 4,595. ගම—කීර්මැටිකැන්න. ආණ්ඩුව	එම	4 1 27	25
317		එම	එම	4 3 30	20
318		එම	කලාව	0 1 21	10
6189	පව්වියෙකුමුරේඅරුව එම	සිතියම 8,404. ගම—දුග්ගල්කල්පොට. ඇස්. සී. මහවලකැන්න වත්ත	එම	0 2 22	25
6190		එම	එම	0 1 35	25
6191		එම	එම	0 2 5	25
604	පහත්කන්දෙමුකලාන	සිතියම 4,629. ගම—කලන්ගම. ආණ්ඩුව	මුකලාන	48 2 30	20
6173	මුගුනෙකැලේ	සිතියම 8,398. ගම—මැදගම. ආණ්ඩුව	එම	30 3 20	15
828	ඉමුලෙහාවාකොරවුව	සිතියම 335. ගම—තවත්මල්ල. ආණ්ඩුව	එම	0 1 1	10
6201	රූතාව	සිතියම 8,405. ගම—බෝවත්ත. ආණ්ඩුව	වවලට හොඳ ඉඩම	2 0 18	10
2490	ඇම්ලියෙකුමුරේ පිල්ලාව හො හොත් වනාන ඇම්ලියකුමුර ඇම්ලියෙකුමුරේපිල්ලාව හො හොත් වනාන	සිතියම 885. ගම—මැද්දෙකන්ද. ආණ්ඩුව	හේන	0 2 13	10
2491		ඇම්ලියකුමුර	කුමුර	3 0 10	10
2492		ඇම්ලියෙකුමුරේපිල්ලාව හො හොත් වනාන	එම	හේන	0 1 32
514	අමුකුගොඩහේන	සිතියම 247. ගම—මොරවුල. අහඳුහාමි (ආණ්ඩුව)	එම	1 2 30	10
7208	හෝනපලකැන්න	සිතියම 2,060. ගම—අල්ලපේ. ආණ්ඩුව	කුමුර	2 0 32	10
7209	දොරකඩකුමුරේපාටුල	එම	එම	0 3 30	10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සොරුදෙපාර්තමේන්තුවේ ප්‍රධානකුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු දිසාවේ මහජ්ජන්තලක්ෂ්මාන්දෙහිද දැනගත්ව පුළුවන.

ගරුකර උකුමානත්වගත්තේන් අගුව ලෙස,  
 අර්: ඩබ්ලිව්. අළුවර්ස්,  
 වැව්බලග මහනෙමුකැන් වම්න.









### SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

**NOTICE** is hereby given that the following Toll Rents of the Central Province from January 1 to December 31, 1903, will be offered for sale by public auction at the Kandy Kachcheri on Friday, September 5, 1902, at 1 P.M., upon the conditions specified below.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

#### Municipal Tolls.

1. Peradeniya bridge and Irriyagama road toll.
2. Katugastota bridge and road toll.
3. Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.
4. Lewella ferry.
5. Halloluwa ferry.
6. Ilukmodara and Kundasale ferries.

#### Government Tolls.

1. Gampola bridge.
2. Pupuressa road toll.
3. Pussellawa road toll.
4. Ramboda road toll and toll at Tawalantenna near the junction of Watagoda road with the Gampola-Ramboda road. Payment of toll at either place on the same day will clear the other.
5. Pannal-oya bridge.
6. Ampitiya and Gurudeniya road tolls. Payment of toll at either place on the same day will clear the other.
7. Gondennawa road toll.
8. Bowwagama bridge.
9. Kadawala road toll.
10. Teldeniya bridge toll.
11. Madawala road toll.
12. Kaludaela-Perabahuntenna road toll.
13. Balakaduwa road toll.
14. Aluwihare and Weragama road tolls. Payment of toll at either place on the same day will clear the other.
15. Dambulla (1) at Dambulla bazaar on the North road and Dambulla, (2) at Dambulla on the road from Kurunegala to Trincomalee. Payment at either of these places to clear the other on the same day.
16. Galewela.
17. Nalanda bridge.
18. Kolongahamula road toll.
19. Rikiligaskada road toll.
20. Weragantota ferry.
21. Gampola and Kadugannawa road tolls. Payment of toll at either place on the same day will clear the other.

Kandy Kachcheri,  
July 30, 1902.

H. WACE,  
Government Agent.

විෂි 1903 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන මඩාම දිසාවේ පාලම් කොටු පල රේන්ද පහත දක්වන කොන්දේසිවලට එක හා වෂි 1902 ක්වූ සැප්තැම්බර් මස 5 වෙනි සිකුරුදු පස්වරු එකට මහනුවර කමිෂිනර්වරයා විසින් වෙන්දේසිකර විකුණනට යෙදෙන වග මෙහි දන්වමි.

ඉල්ලා ගන්නාලද ගනනෙන් සිසේට දහස බැගින් ගනනක් ගැනුමකාරයා විසින් විකුණු දවසේදීම මුදලෙන් බැඳෙනවට ඕනෑය. එම ඉල්ලීම උතුමානන්වනන්සේ විසින් බාරගනට යෙදුනොය, ඔහුගේ ඉල්ලීම උතුමානන්වනන් සේ විසින් ඒත්තුගත් බව දනුමුදුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පංගුවක් වටිනා ඇප ඒත්තුගත් මුද්දර මජු වලින් හෝ තුනෙන් පංගුවක් වටිනා ඇප මුදලෙන් හෝ බැඳ සමපුර්ණකරනට ඕනෑය.

ඇප පිණිස තබනලද මජු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අදවකාන් උත්තාන්සේට ගෙවිය යුතු ගාස්තුවද, ඇප මජු සෑදීමටද, ඒවා සෝදිසිකර සමපුර්ණකරීමටද, ඉඩම් තක්සේරුකරීමට සහ ඇප මජු රෙජිස්ටර්කරීමටත් ගෙවිය යුතු ගාස්තුත් ඔහු විසින් ගෙවනට ඕනෑය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වලට මජු ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියා සටහන්කරණ රෙජිස්ටාර්වරයාගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ඇප දෙන තැනැත්තාගේ විසදමෙන් ලබාගත යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගත හැකි වේ.

#### නාගරික සභාවට අයිති පාලම් රේන්ද.

1. පේරාදෙණියේ පාලම් සහ ඊරියගම පාරේ රේන්දයද.
2. කටුනායකට පාලම් සහ පාරේ රේන්දය.
3. ගෝනවත්තේ තොටුපල සහ තලාතුමියේ පාලම්.
- මෙහිත් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
4. ලේවැල්ලේ තොටුපල.
5. හල්බඵවේ තොටුපල.
6. ඉළක්මෝදර සහ කුන්ඩසාලේ තොටුපල්.

#### ආණ්ඩුවේ පාලම් රේන්ද.

1. ගම්පල පාලම්.
2. පුපුරුස්සේ පාරේ රේන්දය.
3. දුස්සැල්ලාවේ පාරේ රේන්දය.
4. රම්බොඩ පාරේ රේන්දය සහ නවලන් තැන්ගේ රේන්දය. එනම් වටගොඩ පාර සහ රම්බොඩ සිට ගම්පලට සහ පාර හන්දිවෙන තැන.
- මෙහිත් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් ඒ දවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
5. පන්හල්මියේ පාලම්.
6. අම්පිටිය සහ ගුරුදෙනියේ පාරේ රේන්ද.

මෙයින් එක රේන්දපලකදී කාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

- 7. ගොන්දෙන්නාවේ පාරේ රේන්දය.
- 8. බව්වාගම පාලම.
- 9. කව්වල පාරේ රේන්දය.
- 10. තෙල්දෙකියේ පාලම රේන්දය.
- 11. මව්වල පාරේ රේන්දය.
- 12. කප්පුපල, පෙරබඩුකැන්වේ පාරේ රේන්දය.
- 13. බලකඩුවේ පාරේ රේන්දය.
- 14. අළුතිසාරේ සහ වේරගම පාරේ රේන්දය.

මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

15. දඹුල්ලේ රේන්ද දෙක එනම් : දඹුල්ලේ කඩමන්ඩියේ යාපනේට යන පාරේ නොමිමර එකේ රේන්දපලද, කුරුනෑගල සිට ත්‍රිකුණාමලේට යන පාරේ නොමිමර දෙකේ රේන්දපලය.

මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

- 16. ගලේවෙල.
- 17. නාලන්දේ පාලම.
- 18. කොලොන්නගමල පාරේ රේන්දය.
- 19. රිකිල්ලගස්කඩ පාරේ රේන්දය.
- 20. වේරගමයොට නොවුපල.
- 21. ගම්පල සහ කඩුගන්නාවේ පාරේ රේන්දය.

මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

එච්. වේස්,  
ආණ්ඩුවේ ඒජන්තවරුන් නාමයේ.

වම් 1902 ක්වු ජූලි මස 30 වෙනි දින මහනුවරදීය.

NOTICE is hereby given that on Monday, August 18, 1902, the Government Agent for the Southern Province will put up for sale by public auction, at 1 P.M., the under-mentioned Toll Rent of the Southern Province from September 1, 1902, to December 31, 1903.

The purchaser will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer, and also one month's rent in advance until the completion of the security bond.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties

tendered by him as security, and for examining and settling the security bond, and the fee charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent.

He will be further required to exhibit a red light on both sides of the toll bar, visible at a distance of 100 yards.

Galle District.

- 1. The bridge toll at Bentota.

Galle Kachcheri, July 30, 1902.

P. E. PIERIS,  
for H. W. BRODHURST,  
Acting Government Agent.

වම් 1902 ක්වු සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් වම් 1903 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන දකුණු පලාතේ නොවුපල්වල රේන්ද වම් 1902 ක්වු අගෝස්තු මස 18 වෙනි සදුදා දවල් එකට ගාල්ලේ කවිචේරියේදී විකුනන බව මෙයින් දැනුම්දෙනවා ඇත.

ගැනුම්කාරයා විසින් ලේලාපු ගනනෙන් දහරහන් කොටසකට වැටගෙන මුදල්ගනන සල්ලිවලින් විකාම ඇප නිබන්දා ඕනෑම පමනකුත් නොව එම ලේලීම උතුමානන් විකන්සේ විසින් භාරගන්නට ගෙදනිනම් ඔහුගේ ලේලීම උතුමානන්වගන්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ලේලි ගනනෙන් දෙකෙන් පහකට වඩා ඇප ඒත්තුගත් මුදලපවලින් හෝ තුනෙන් පහකට වඩා ඇප දෙලෙන් හෝ නිබා සම්පූර්ණ කරන්නට ඕනෑම කවද ඇප මප්පුව සම්පූර්ණ කරනතුරු මාසයක රේන්ද මුදල කල්මත්ගෙන් බදින්නට ඕනෑ බව දැන ගත යුතුයි.

ඇප පිණිස නිබන්දා මප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් ඒත්තාන්සේට ගෙවියයුතු ගාස්තුවද, ඇප මප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමට ආණ්ඩුවේ කලමනාකාර පෙරකඳුරුවානගේ ගාස්තුවද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇපමප්පු රෙජිස්ටර්කෙරීමට ගෙවියයුතු ගාස්තුවත් ඔහු විසින් ගෙවන්නට ඕනෑම.

ඇප වෙනුවෙන් නිබන්දා ලබාදීමට මප්පු ඒවා මට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර්තුරුනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑ කරන විගදම ඇපගබන අය විසින් දැරියයුතුයි.

ගැනුම්කාරයා විසින් රේන්දපලේ පාරේ දෙපැත්තේ සාර 100ක් දුර පෙනෙන රතු එලි දෙකක් කබන්දා ඕනෑම.

මේ ගැණ වැඩිදුර තාරණ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ සේවයෙන් ලේලිමකල විට දැනගන්නට පුළුවන.

ගාළි දිස්ත්‍රික්කය.

- 1. බෙන්තර පාලම රේන්දය.

පී. ඊ. පීරිස්,  
ආණ්ඩුවේ ඒජන්තවරුන් වෙනුවට.

වම් 1902 ක්වු ජූලි මස 30 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

MISCELLANEOUS NOTICES.

THE Government Agent, Eastern Province, will until August 10 next, at noon, receive sealed tenders for the right to collect shed deer (spotted) and elk horns from August 15 to December 31, 1902, and should no tender be accepted, will on August 13, at 1 P.M., put up such right to public auction at the Kachcheri, Batticaloa. The rights will be sold separately for the following pattus:—

- 1. Koralai
- 2. Eravur and Rukam
- 3. Bintenna
- 4. Manmunai north
- 5. Manmunai south
- 6. Porativu pattu
- 7. Sammanturai pattu
- 8. Akkarai pattu
- 9. Panawa.

The conditions of sale and any further particulars can be obtained on application to the Government Agent, Eastern Province, at the Batticaloa Kachcheri.

Batticaloa Kachcheri, July 26, 1902.

SAM. HAUGHTON,  
Government Agent.

මුහුණු මාසාණ අරාජාලියින් ගෙසෙණ්ඩි අවරුන් 1902 ම් ඉහුණ්ඩි ඉඹණ්ඩි 15 ත් ජූනිති පොලක් කම් 1902 ම් ඉහුණ්ඩි මාර්තුමා 31 ත් නිකතිවකරුණු ම් උනිර්නිඳුන පුණ්ඩිමාණ් කොම්පුකුණු ම් කොම්පුකුණුම ජෙරුණුම තත්තවත්තෙ රොණ්කලිණුම





## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.**

In the matter of the land commonly called or known as Medagodahena, Yokewaladeniyehena, Perumagamayagulana, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 846), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 7th day of June, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 189 in sheet O<sub>4-12</sub><sup>15</sup> and in preliminary plan 18, and in the annexed certified tracing therefrom, and containing in extent 30 acres 2 roods and 17 perches, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Medagodahena, Yokewaladeniyehena, Perumagamayagulana, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 30 acres 2 roods and 17 perches, shown as lot 189 in sheet O<sub>4-12</sub><sup>15</sup> and preliminary plan 18, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Moragala-ganga, Bibulewalakumbura belonging to N. Juwanis and others; on the east by Purawadawattuyaya belonging to M. Dingi Appu and others, the footpath, Maragahawatta belonging to W. Lokuhami and others, Gilimalewatta belonging to M. Loku Appu and others; on the south by Alawewelketiyehena claimed by R. Don Dionis Siriwardana and others, Borapankossedeniya belonging to N. Juwanis and others, Palledeniya belonging to ditto; on the west by Yokewaladeniya belonging to N. Lokuhami and others, the Moragala-ganga.

NOTE.—The following lot lying within the above-named boundaries is excluded from this order, and its extent 35 perches is not included in the acreage of 30 acres 2 roods and 17 perches given above:—


Preliminary plan 18.

Lot	Name of Land.	Extent.
		A. R. P.
190	Gulanedeniya	0 0 35

J. G. FRASER,  
Special Officer.

Galle, the 7th day of June, 1902.

[For Tracing see page 2356.]



Scale of 8 Chains to an Inch.

Situation : Bengamuwa village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 18.

Lot	Name of Land.	Extent. A. R. P.
189	Medagodahena, Yokewaladeniyehena, Perumagamayagulana	30 2 17
190	Gulanedeniya	0 0 35

Surveyor-General's Office,  
Colombo, December 20, 1901.

Sheet O<sub>4</sub><sup>15</sup>-12

P. D. WARREN,  
Acting Surveyor-General.

S.O. 543

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
admitting Land to be Private Property.**

In the matter of the land commonly called or known as Pilledojedeniya, situate in the village of Malagoda within the Four Gravets of Matara, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


**WHEREAS** in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 10th day of January, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Pilledojedeniya, situate in the village of Malagoda within the Four Gravets of Matara, in the Southern Province, containing in extent 2 roods, and shown as lot 1 in W. L. O. S. No. 107 S.P., and in the annexed certified

tracing therefrom, was made to the Special Officer appointed under section 23 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of Crown and dealt with on account of the Crown (*vide* notice No. 800) :

And whereas (1) Wiyangodage Tepanis and (2) Dapanadurage Emanis, both of Malagoda, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 23 of the said Ordinances, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

*Description of the Land referred to.*

The land commonly called or known as Pilledoleheniya, situate in the village of Malagoda within the Four Gravets of Matara, in the Southern Province, containing in extent 2 roods, shown as lot 1 in W. L. O. S.



Situation : Malagoda village in the Four Gravets of Matara District, in the Southern Province.

- Reference.—1. Pilledoleheniya at Malagoda; swampy land suitable for paddy ; claimed by natives.  
2. Pilledolehena at Malagoda, contains low jungle with few godapara, &c.

Surveyor-General's Office,  
Colombo, March 22, 1901.

P. D. WARREN,  
Assistant Surveyor-General.

No. 107 S.P., and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Pilledolahena belonging to Crown ; on the east by the water-course, Pilledolehena (lot 2) belonging to Crown ; on the south and west by Pilledolehena belonging to Crown.

Galle, June 7, 1902.

J. G. FRASER,  
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Ellagawahena, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 23rd November, One thousand and Nine hundred, that if no claim to the land commonly called or known as Ellagawahena, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 34 acres 1 rood and 16 perches, shown as lots 1a in sheet O<sup>14</sup><sub>39-47</sub> and in P. P. No. 12, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 559):


And whereas (1) Lewpotdeniyege Dingi Hami of Siyambalagoda, (2) Boruppege Don Dines of Panadugama, and (3) Galuppattige Dionis de Silva of Matara made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; and whereas I and the said second claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Boruppege Don Dines do pay to the Assistant Government Agent at Matara a sum of Rupees Two hundred as purchase amount of the said land commonly called or known as Ellagawahena, situate in the village of Siyambalagoda in the Morawak korale, in the Southern Province, containing in extent 34 acres 1 rood and 16 perches, shown as lot 1a in sheet O<sup>14</sup><sub>39-47</sub> and P. P. No. 12, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Nilwala-ganga, Pahurutotaokanda claimed by Abewickrama Batagodage Don Dionis and others; on the east by Ellehena claimed by Boruppege Don Dines and others, Ellagawahena (lot 1b) belonging to L. Dingihami, Ellagawahena (lot 1c) belonging to Crown, the old road from Akuressa to Morawaka; on the south by Wellanagehena claimed by Hattotuwegamage Don Andris and others, Wellanagedeniya claimed by ditto, Wellanagehena claimed by Hattotuwegamage Don Andris; on the west by the Nilwala-ganga; and whereas the said Boruppege Don Dines has duly paid this amount as agreed, the said claimant Boruppege Don Dines is hereby declared to be the purchaser of the said land as described above.

Galle, June 7, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see Page 2359.]



Scale of 8 Chains to an Inch.

Preliminary plan 12.

Situation : Siyambalagoda village in Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
1a	Ellagawahena	34 1 16

Surveyor General's Office,  
Colombo, May 30, 1902.

Sheet O 41  
39-47

J. L. HAMPTON,  
Acting Assistant Surveyor-General.

S.O. 545.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Land to be Crown Property."

In the matter of the land commonly called or known as Ellagawahena, situate in the village  
of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province,  
and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


**W**HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 23rd day  
of November, One thousand and Nine hundred, that if no claim to the land commonly called  
or known as Ellagawahena, situate in the village of Siyambalagoda in the Morawak korale of the

Matara District, in the Southern Province, containing in extent 2 acres, and shown as lot 1c in sheet O<sub>39-47</sub><sup>14</sup> and P. P. No. 12, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 559) :

And whereas (1) Lewpotdeniyege Dingi Hami of Siyambalagoda, (2) Boruppege Don Dines of Panadugama, and (3) Galappattige Dionis de Silva of Matara made claim thereto ; and whereas the said claimants have withdrawn their claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 7th day of June, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

*Description of the Land referred to.*

The land commonly called or known as Ellagawahena, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres shown as lot 1c in sheet O<sub>39-47</sub><sup>14</sup> and P. P. No. 12, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Ellagawahena (lot 1a) claimed by Boruppege Don Dines



Scale of 8 Chains to an Inch.

Situation : Siyambalagoda village in Morawak korale.

Preliminary plan 12.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1c	Ellagawahena	2 0 0
	Cadastral 8 chains O <sub>39-47</sub> <sup>14</sup>	

Surveyor-General's Office,  
Colombo, May 30, 1902.

J. L. HAMPTON,  
Acting Assistant Surveyor-General.

and others, on the east by Ellagawahena (lot 1b) belonging to Lewpotdeniye Dingihami, on the south by the old road from Akuressa to Morawaka, on the west by Ellagawahena (lot 1a) claimed by Boruppege Don Dines and others.

Galle, June 7, 1902.

J. G. FRASER,  
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
admitting Land to be Private Property.**


In the matter of the land commonly called or known as Ellagawahena, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**W**HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 23rd day of November, One thousand and Nine hundred, that if no claim to the land commonly called or known as Ellagawahena, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres, and shown as lot 1*b* in sheet O <sup>14</sup><sub>39—47</sub> and P.P. No. 12, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 559):

And whereas one Lewpotdeniyege Dingi Hami of Siyambalagoda made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

*Description of the Land referred to.*

The land commonly called or known as Ellagawahena, situate in the village of Siyambalagoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres, shown as lot



Scale of 8 Chains to an Inch.

Preliminary plan 12.

Lot 1*b* called Ellagawahena, in extent 2A. 0R. 0P., situated in Siyambalagoda village in Morawak korale.

Surveyor-General's Office,  
Colombo, May 30, 1902.

Shee <sup>14</sup><sub>39—47</sub>

J. L. HAMPTON,  
Acting Assistant Surveyor-General.

1*b* in sheet O <sup>14</sup><sub>39—47</sub> and P.P. No. 12, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Ellagawahena (lot 1*a*) claimed by Boruppege Don Dines and others, on the east by Ellagawahena claimed by ditto, on the south by the old road from Akuressa to Morawaka, on the west by Ellagawahena (lot 1*c*) belonging to Crown.

Galle, June 7, 1901.

J. G. FRASER,  
Special Officer.

S.O. 547


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Illukkanatthehena, situate in the village of Denepitiya in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 17th day of June, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the land commonly called or known as Illukkanatthehena, situate in the village of Denepitiya in the Weligam korale of the Matara District, in the Southern Province; containing in extent 8 acres 1 rood and 2 perches, shown as lot B 510 in preliminary plan No. 4,735, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 286):

And whereas one Patiranage Don Gabriel of Denepitiya made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas the said claimant has, in pursuance of the agreement afore-mentioned, paid a sum of Rupees Eighty-five (Rs. 85) to the Assistant Government Agent at Matara, the said claimant is hereby declared to be the purchaser of the said land called Illukkanatthehena, situate in the village of Denepitiya in the Weligam korale of the Matara District, in the Southern Province; containing in extent 8 acres 1 rood and 2 perches, shown as lot B 510 in P.P. No. 4,735, and in the annexed certified tracing therefrom, and



Lot B 510 called Illukkanatthehena, in extent 8A. 1R. 2P., situated in Denepitiya village in Weligam korale.

Surveyor-General's Office,  
Colombo, April 12, 1902.

J. L. HAMPTON,  
for Acting Surveyor-General.

bounded as follows: on the north by Hattiyaduweowita claimed by Patiranage Don Gabriel, Hattiyaduweowatta belonging to ditto (4,735 A 510); on the east by Hattiyaduwekumbura belonging to Patiranage Don Abraham and others; on the south by Illukkanatthehena (4,735 13,344) belonging to Crown; on the west by Illukkanattedeniyakumbura belonging to Don Odris Samarawickrama, Illukkanattedeniya claimed by Don Odris and others.

Galle, June 12, 1902.

J. G. FRASER,  
Special Officer.



Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called and known as Galkandepatana, &c., Kirindebedda, Gollekandapatana, situate in the village of Hinnarangolla in the Dehiwinipalata korale of Udukinda, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 694), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 27th day of May, 1902, order and declare that the said lands, commonly called and known as Galkandapatana, &c., Kirindebedda, Gollekandepatana, situate in the village of Hinnarangolla in the Dehiwinipalata korale of Udukinda, in the Province of Uva, and shown as lots 22 and 23 in preliminary plan No. 16 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 180 acres 2 roods and 15 perches, as more fully described herein below, are the property of the Crown.

*Description of Lands referred to.*

The land commonly called or known as Galkandepatana, &c., and Kirindebedda and Gollekandepatana, situated in the village of Hinnarangolla in the Dehiwinipalata korale of Udukinda, in the Province of Uva, containing in extent 180 acres 2 roods and 15 perches, and bounded as follows: north by road to Badulla, a stream, Dulgollewakahena claimed by H. Appu and others, a stream, land on T.P. 57,661, a stream, a road, a stream, and Bokkearawehena claimed by M. Siyatu and others; east by road to Badulla; south by a path, a water-course, and Kirindebedde and Gollekandepatana belonging to the Crown; west by Dandugolla claimed by Hendrick Appu and others, Dandugollehena claimed by Hendrick Appu and others, Hivalewagurawatta, &c., claimed by Hendrick Appu and others, Pinarawehena claimed by D. Dingirimenika and others, and a path.

The 27th day of May, 1902.

J. G. FRASER,  
Special Officer.

[For Tracing see page 2364.]